


261 වන කාණ්ඩය - 8 වන කලාපය
தொகுதி 261 - இல. 8
Volume 261 - No. 8

2018 ජූලි 03වන අඟහරුවාදා
2018 யூலை 03, செவ்வாய்க்கிழமை
Tuesday, 03rd July, 2018



පාර්ලිමේන්තු විවාද
(හැන්සාඩ්)

பாராளுமன்ற விவாதங்கள்
(ஹன்சாட்)

PARLIAMENTARY DEBATES
(HANSARD)

නිල වාර්තාව
அதிகார அறிக்கை
OFFICIAL REPORT

පාර්ලිමේන්තුව
பாராளுமன்றம்
PARLIAMENT

2018 ජූලි 03වන අඟහරුවාදා
2018 யூலை 03, செவ்வாய்க்கிழமை
Tuesday, 03rd July, 2018

අ.භා. 1.00ට පාර්ලිමේන්තුව රැස් විය.
කථානායකතුමා [ගරු කරු ජයසූරිය මහතා] මූලාසනාරූඪ විය.
பாராளுமன்றம் பி.ப. 1.00 மணிக்குக் கூடியது.
சபாநாயகர் அவர்கள் [மாண்புமிகு கரு ஜயசூரிய] தலைமை
வகித்தார்கள்.
The Parliament met at 1.00 p.m.,
MR. SPEAKER [THE HON. KARU JAYASURIYA] in the
Chair.

නිවේදන
அறிவிப்புகள்
ANNOUNCEMENTS

I

කථානායකතුමාගේ සහතිකය
சபாநாயகரது சான்றுரை
SPEAKER'S CERTIFICATE

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, 2018 ජූනි 22
වැනි දින "ජාතික ආරක්ෂක අරමුදල් (සංශෝධන)" සහ 2018 ජූනි
28 වැනි දින "ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක
විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන)" නමැති පනත් කෙටුම්පත්වල
සහතිකය මිසින සටහන් කරන ලද බව දැනුම් දීමට
කැමැත්තෙමි.

II

සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව
දැක්වීමේ (සංශෝධන) පනත්
කෙටුම්පත : ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
குற்றவியல் கருமங்களில் பரஸ்பர உதவியளித்தல்
(திருத்தம்) சட்டமூலம்: உயர் நீதிமன்றத் தீர்ப்பு
MUTUAL ASSISTANCE IN CRIMINAL MATTERS
(AMENDMENT) BILL: DETERMINATION OF THE SUPREME
COURT

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථාව අනුව
"සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ
(සංශෝධන)" නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන්

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද පෙත්සම්
සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දැන්වීමට
කැමැත්තෙමි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 123(1) ව්‍යවස්ථාවට අනුව, පනත්
කෙටුම්පතෙහි 5(3) වගන්තිය සහ 5ආ වගන්තිය ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථාවේ 12(1) යන ව්‍යවස්ථාවට අනනුකූල වන බවත්,
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84 ව්‍යවස්ථාවේ 2වන ඡේදයෙහි
විධිවිධානයට අනුව විශේෂ බහුතර ඡන්දයකින් පමණක් අනුමත
කළ හැකි වන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කොට ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය තව දුරටත් තීරණය කර ඇත්තේ,
අධිකරණය යෝජනා කර ඇති පරිදි එකී වගන්ති සංශෝධනය
කළහොත් එකී අනනුකූලතාව ඉවත්ව යනු ඇති බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්ය සටහන් දැක්වෙන
නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතු යැයි නියෝග කරමි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය :
உயர் நீதிமன்றத் தீர்ப்பு:
Determination of the Supreme Court:

THE SUPREME COURT OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA	
In the matter of the ordinary exercise of jurisdiction of the Supreme Court under Article 121 of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka read with rule 63 of the Supreme Court rules of 1978 against the Bill titled "Mutual Assistance in Criminal Matters (Amendment)"	
S.C.S.D. 16/2018 Petitioner:	Rear Admiral (Dr) Sarath Weerasekera, 262G, First Lane, Shanthipura, Thalawathugoda.
Counsel:	Manohara de Silva PC, with Canishka G. Witharana and Boopathi Kahathuduwa and H.M. Thilakarathna
S.C.S.D. 17/2018 Petitioner:	Ven. Maduruoye Dhammissara Thero, Gampaha "Dakshinaramaya", Hokandara South, Hokandara.
Counsel:	Sanjeeva Jayawardena PC with Lakmini Warusavithana and Kethmini Dharmasena
S.C.S.D. 18/2018 Petitioner:	Hewa Kurumburege Yasasvi Kumarajith Dharmadasa, No 38/3, Madapatha Road, Piliyandala.
Counsel:	Canishka Witharana with H.M. Thilakarathne

[ගරු කථනාසකතුමා]

Senior Additional Solicitor General PC. Sanjay Rajaratnam with Additional Solicitor General Parinda Ranasinghe, Deputy Solicitor General Mahen Gopallawa and Senior State Counsel Dr. Avanthi Perera for the Attorney General

Before: B. P. Aluwihare PC. J
Sisira J. de Abrew J.
H. N. J Perera J.

The Bench assembled for hearing on 18-06. 2018 and
20. 06. 2018.

A Bill in its short title referred to as “MUTUAL ASSISTANCE IN CRIMINAL MATTERS (AMENDMENT)” was published in the Government Gazette on 18th May 2018 and placed on the order of Parliament on 5th June 2018.

3 petitions numbered S.C.S.D. 16/18, S.C. S.D. 17/18, S.C.S.D. 18/18 were filed by citizens invoking the jurisdiction of the Supreme Court in terms of Article 120 to determine whether the Bill or any provisions of the Bill are inconsistent with the Constitution. Upon receipt of the petitions the Court issued notice on the Attorney General as required under Article 134 (1) of the Constitution.

At the outset, the learned President’s Counsel for the Petitioner in S.C. D 16/18 contended that this Bill ought not even to have been placed on the Order Paper on the premise that Parliament has sought to legislate, circumventing the Constitutional process in Article 154G (3), on matters within the Provincial Council List.

According to Article 154G (3) of the Constitution,

No Bill in respect of any matter set out in the Provincial Council List shall become law unless such Bill has been referred by the President, after its publication in the Gazette and before it is placed on the Order Paper of Parliament, to every Provincial Council for the expression of its views thereon, within such period as may be specified in the reference, and –

(a) where every such Council agrees to the passing of the Bill, such Bill is passed by a majority of the Members of Parliament present and voting; or

(b) where one or more Councils do not agree to the passing of the Bill, such Bill is passed by the special majority required by Article 82:

Provided that where on such reference, some but not all the Provincial Councils agree to the passing of a Bill, such Bill shall become law applicable only to the Provinces for which the Provincial Councils agreeing to the Bill have been established, upon such Bill being passed by a majority of the Members of Parliament present and voting.

The learned President’s Counsel contended that the objects of the Bill as set out in clause 3 broadly fall in the category of ‘prevention, detection and investigation’ of offences, which is a subject delegated to the Provincial Police Division under item

12.1 of Appendix I in the 9th Schedule. Accordingly, the Bill cannot be allowed to stand as the President has not, in terms of Article 154G (3), referred the Bill to Provincial Councils for expression of their views.

We have carefully considered the submission made by the learned President’s Counsel in relation to the relevant provision of the Constitution and observed certain factors which militate against the said construction.

Although clause 3 of the Bill lists down the instances in which the provisions of the Act, as amended by the Bill shall be made applicable, it is clear that the overarching object of the Bill is to streamline a national policy on receiving and

extending international assistance in criminal related activities. This is fortified by the language in Clause 3 (1) of the Bill which states that “*The object of this Act is to facilitate the provision and obtaining by Sri Lanka of assistance in criminal and related matters.*” Within the framework of the Bill, State and its instrumentalities assume a single identity for the purposes of rendering and receiving assistance in relation to criminal matters of national and transnational character. It is untenable to construe clause 3 as one inviting the Provincial provenance when the Bill intends to regulate matters not between the center and the periphery but between the state and the international forums. The object in simple terms is not one falling within the subject of Police powers which, as correctly contended by the Learned President’s Counsel, is shared between the Centre and the Periphery; but an object which falls within the subject of Foreign Affairs defined in the Reserved List in the Ninth Schedule as including “*all matters which bring the Government of Sri Lanka into relation with any foreign country.*”

Furthermore, the arrangement which the 13th Amendment to the Constitution has put in place is one that gravitates around the Centre. It presupposes the central intervention whenever a subject matter requires coordination among one or more provinces. This is made bare by the reference to “All Subjects and Functions not Specified in List I or List III” in the Reserved List and item 10 (Any Offence in respect of which Courts in more than one Province have Jurisdiction) in the

Schedule to the Provincial List in the Ninth Schedule-all of which leave to the center matters that transcend a purely provincial level. To the extent that a subject has an impact on more than one province, it invites the Central intervention as oppose to the Provincial. If we were to interpret otherwise, it would have the undesirable consequence of altering the power sharing arrangement from one of delegation to that of a partnership.

This scheme must be borne in mind when approaching sub-clauses (a) to (g) in Clause 3. The unambiguous intention of the legislature as adverted to above, is to streamline a policy on international co-operation. The several instances set out therein cannot be artificially classified into matters falling exclusively within one province. The direct reference to intellectual property in clause 3(h), which is also a matter left to the center under the Reserved List, is illustrative of this rationale. Functions stipulated under clause 3 require a uniform policy and extensive coordination. The actual implementation of the decisions would no doubt be carried out by the provincial level, where it is necessary. Thus, the instances stipulated under clause 3 cannot be deemed a violation of or an encroachment on the provincial powers. To all intents and purposes, those powers remain unaffected and in tact within this legislative framework.

In any event, Article 154G (11) of the Constitution overrides Article 154 G (3) when Parliament legislates for the purposes of upholding the State’s international obligations.

“Notwithstanding anything in paragraph (3) of this Article, Parliament may make laws, otherwise than in accordance with the procedure set out in that paragraph, in respect of any matter set out in the Provincial Council List for implementing any treaty, agreement or convention with any other country or countries or any decisions made at an international conference, association, or other body”

As observed earlier, the principal objective of this Bill is to facilitate the relationship between Sri Lanka and subjects of international law. The international character

of the Bill is further reflected in Clause 2 of the Bill, which extends the application of this Bill to situations where the State has either a direct or an indirect international obligation to foster the best interests of sovereign nations. Thus, the Bill falls under the purview of 154 G (11) which permits Parliament to legislate otherwise than in accordance with Article 154 G (3).

For the foregoing reasons we are of the view that the proposed Bill does not attract the provision of Article 154 G (3) of the Constitution.

Petitioners’ second ground of challenge was made with regard to the powers vested in the Competent Authority under clause 5 (3) and clause 10 of the Bill.

One of the principal features of the Bill under review is introducing a ‘Competent Authority’ under Clause 4 to receive and process the Mutual Legal Assistance

Requests. The Bill bifurcates the reception and sending points of Mutual Legal Assistance requests by a Central Authority and in certain instances by the Competent Authority, in order to provide efficient administration of the Act.

However, while section 6 of the principal enactment obliges the Central Authority to refuse a request in whole or in part when the said request, *inter alia*, violates the Constitution, no such restrictions have been put in place to regulate the conduct of the Competent Authority. This omission carries significant constitutional implications for the reason that clause 5 (3) of the Bill makes it mandatory for the said Competent Authority to directly receive and immediately proceed to implement Mutual Legal Assistance requests.

Notwithstanding the provisions of subsection (1), a request which conforms to the provisions of subsection (2) may be forwarded through electronic means directly to the relevant competent authority through the appropriate authority of a specified country or specified organization. Such competent authority shall, subject to subsection (4), immediately proceed to implement the request'

During his submission, the learned Senior Additional Solicitor General proposed to amend clause 5 (3) by the deletion of the second sentence.

The amended clause 5 (3) will henceforth include;

'Notwithstanding the provisions of subsection (1), a request which conforms to the provisions of subsection (2) may be forwarded through electronic means directly to the relevant competent authority through the appropriate authority of a specified country or specified organization.'

While this prevents the Competent Authority from processing the request immediately, it is observed that the Competent Authority still remains, in strict sense, denude the power to refuse a request on the grounds stipulated under section 6. The issue is confounded by clause 5 (4) of the Bill which only requires the Competent Authority to *"inform the Central Authority by forwarding a copy of the relevant request."* The statutory language and the framework does not indicate that the onus to filter the request reverts to the Central Authority. *Ex facie*, the Competent Authority could still act outside the statutory framework. In those circumstances, we observe that the said clause, even in its amended form remains inconsistent with Article 12 (1) of the Constitution. It is imperative that the Competent Authority be amenable to section 6 of the principal enactment to allow the refusal of, in whole or in part, a request. This would enable both the Competent Authority and the Central Authority to filter requests at their respective ends without compromising on expediency or the legal safeguards imbued in the framework.

Extensive submissions were also made on Clause 10 of the Bill which amends section 10 (1) of the principal enactment to expedite the process of taking evidence or receiving documents or articles.

The said clause 10 (1) reads;

"(1) where the appropriate authority of a specified country makes a request to the Central Authority that-

(a) evidence be taken in Sri Lanka ; or

(b) documents or other articles in Sri Lanka produced.

for the purposes of a proceeding in relation to a criminal matter in the specified country or specified organization, the Central Authority shall promptly refer such request to a competent authority or where necessary, to the Chief Magistrate of the Colombo Magistrate's Court to take such evidence or to receive such documents or articles, and shall, upon receipt of such evidence, documents or articles from such Magistrate or competent authority, as the case may be, transmit the same to the appropriate authority of the specified country or specified organization"

The learned President's Counsel in S.C.S.D 17/18 strenuously argued that the phrase 'as necessary' in the clause would have the undesirable consequence of normalizing the practice of evidence taking by the Competent Authority and make the Magistrate's intervention the exception. In the result, it would leave a section of witnesses unprotected and deprived of the numerous safeguards provided under section 10 (3) to section 10 (9) in the principal enactment.

In response, the learned Senior Additional Solicitor General submitted that clause 10 (1) envisages two types of requests—those that specify *evidence and documents to be made and produced under oath* and requests pertaining to obtaining *only statements and documents*. Between the two, it was submitted that the Central Authority will only forward the latter to the Competent Authority which would rule out any apprehension of making the Magistrate's intervention the exception.

He also agreed to amend the clause by the substitution of the words 'where necessary' with 'as required'. Accordingly, the new clause 10(1) would read;

"(1) where the appropriate authority of a specified country makes a request to the Central Authority that-

(a) evidence be taken in Sri Lanka; or

(b) documents or other articles in Sri Lanka produced.

for the purposes of a proceeding in relation to a criminal matter in the specified country or specified organization, the Central Authority shall promptly refer such request to a competent authority or as required , to the Chief Magistrate of the Colombo Magistrate's Court to take such evidence or to receive such documents or articles, and shall, upon receipt of such evidence, documents or articles from such Magistrate or competent authority, as the case may be, transmit the same to the appropriate authority of the specified country or specified organization"

Bearing in mind the objective of expediency, we nevertheless observe that the distinction which the Learned Senior Additional Solicitor General elaborated in his submission is not reflected in the statutory language.

However, considering the scheme of the Act and safeguards embodied in Section 8 of the Act, we are of the view that Clause 10 (1) of the Bill is not inconsistent with the Constitution.

An observation is also made in respect of Clause 5B which enables the Central Authority to direct a Competent Authority to spontaneously transmit information notwithstanding the provisions of the Act. This Court agrees with the submission made by the Learned Senior Additional Solicitor General that clause 5B is a legislative response to address the issue of expediency. Nevertheless, to the extent that clause 5B sets an exception to the normal process, there must be a corresponding justification or a circumstance which warrants the invocation of clause 5B. The clause in its present form permits digression from the normal process *ad hoc* and *ad hominem* and thereby violates Article 12 (1) of the Constitution. If the Legislature amends clause 5B reserving it as a response to exigent situations, the inconsistency would cease to be.

The Petitioners further challenged clause 2 (1) (c), 2 (1) (d) and clause 20 (definition of Competent Authority) during their submissions.

amendments to the said clauses.

Clause 2 (1) (d) will be amended by the substitution of the word "organization" with the words "an intergovernmental organization combatting corruption, money laundering, or terrorism financing" and will be read as follows;

"an intergovernmental organization combatting corruption, money laundering, or terrorism financing, on such terms and conditions as may be necessary and on the assurance of reciprocity."

Clause 2 (1) (c) will be amended by the addition of words "on the basis of reciprocity" and will be read as follows;

"a country which has not entered into any agreement with Sri Lanka, where the Minister may determine that it is in the best interests of the sovereign nations that Sri Lanka extends and obtains assistance on the basis of reciprocity"

The definition of Competent Authority in clause 20 will be amended as follows;


"competent authority" means a law enforcement authority or any other authority established by law"


In view of the assurances given by the Learned Senior Additional Solicitor General with the concurrence of the Minister, we do not consider it necessary to make a determination in respect of these matters.


[ගරු කථානායකතුමා]

For the aforesaid reasons, we determine in terms of Article 123 (1) of the Constitution that clauses 5(3) and 5B of the Bill are inconsistent with Article 12(1) of the Constitution and may only be passed by a special majority required under the provision of paragraph 2 of Article 84. However, if the said clauses are amended as opined by this Court the said inconsistency would cease to be.

We place on record our deep appreciation of the assistance given by all learned Counsel for the Petitioners and the learned Senior Additional Solicitor General who appeared on behalf of the Hon. Attorney General.


B. P. Aluwihare FC. J.,
Judge of the Supreme Court


Sisira J. de Abrew J.,
Judge of the Supreme Court


H.N.J Perera J.,
Judge of the Supreme Court

[මෙම ලේඛනය පුස්තකාලයේ ද තබා ඇත.]
[இந்த ஆவணம் நூல் நிலையத்திலும் வைக்கப்பட்டுள்ளது]
[This document is also placed in the Library.]

III

"ශ්‍රී ලංකාවේ සෑමට සෞඛ්‍ය - විශ්වීය සෞඛ්‍ය ආවරණය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ කාර්ය භාරය" යන මැයෙන් සම්මන්ත්‍රණය

"இலங்கையில் அனைவருக்கும் சுகாதாரம் - உலகளாவிய சுகாதாரத்திற்கான செயலெல்லையை அடைவதில் பாராளுமன்ற உறுப்பினர்களின் பங்களிப்பு" பற்றிய மாநாடு
CONFERENCE ON "HEALTH FOR ALL IN SRI LANKA - ROLE OF PARLIAMENTARIANS IN ACHIEVING UNIVERSAL HELTH COVERAGE"

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් වර්තමාන "සෞඛ්‍ය පහසුකම් ලබා දීමේ රාමුව සහ අපේ සෞඛ්‍ය පද්ධතිය" 21 වැනි සියවස තුළ පැවැතිය යුතු ආකාරය පිළිබඳ ඔවුන්ගේ දැනුම බෙදාදීම සඳහා "ශ්‍රී ලංකාවේ සෑමට සෞඛ්‍ය - විශ්වීය සෞඛ්‍ය ආවරණය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ කාර්ය භාරය" යන මැයෙන් සම්මන්ත්‍රණයක් 2018 ජූලි මස 04 වැනි බදාදා, එනම් හෙට දින පූර්ව හා 9.30 සිට පූර්ව හා 11.30 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ කාරක සභා කාමර අංක 01හිදී මාගේ

ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බැවින්, එම අතහි අවස්ථාවට පැමිණ සහභාගී වන මෙන් සියලුම ගරු මන්ත්‍රීතුමන්ලාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු කැමැත්තේ.

විගණකාධිපතිවරයාගේ වාර්තාව
கணக்காய்வாளர் அதிபதியினது அறிக்கை
AUDITOR-GENERAL'S REPORT

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව -

2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXIV කොටස; සහ

2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XVIII සහ XIX කොටස සහ නවවැනි කාණ්ඩයේ IV කොටස

මම ඉදිරිපත් කරමි.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා (රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා)
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல - அரச தொழில்முயற்சிகள் மற்றும் கண்டி நகர அபிவிருத்தி அமைச்சரும் பாராளுமன்றச் சபை முதல்வரும்)
(The Hon. Lakshman Kiriella - Minister of Public Enterprise and Kandy City Development and Leader of the House of Parliament)

ගරු කථානායකතුමා, "එකී වාර්තා මුද්‍රණය කළ යුතුය" යි මම යෝජනා කරමි.

ප්‍රශ්නය විමසන ලදීන්, සහා සම්මත විය.
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

වාර්තාව මුද්‍රණය කළ යුතුය යි නියෝග කරන ලදී.
அறிக்கை அச்சிடப்படக் கட்டளையிடப்பட்டது.
Ordered that the Report be printed.

සීමා නිර්ණය කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව

எல்லை நிர்ணய ஆணைக்குழுவின் செயலாற்றுகை அறிக்கை
PERFORMANCE REPORT OF THE DELIMITATION COMMISSION

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2017 වර්ෂයේ සිව්වැනි කාර්තුව (2017.10.01 - 2017.12.31) සඳහා සීමා නිර්ණය කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.

විගණන සේවා කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව
கணக்காய்வுச் சேவை ஆணைக்குழுவின் செயலாற்றுகை அறிக்கை
PERFORMANCE REPORT OF THE AUDIT SERVICE COMMISSION

ගරු කථානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2018 වර්ෂයේ පළමුවැනි කාර්තුව (2018.01.01 - 2018.03.31) සඳහා විගණන සේවා කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.

ලිපි ලේඛනාදිය පිළිගැන්වීම
சமர்ப்பிக்கப்பட்ட பத்திரங்கள்
PAPERS PRESENTED

ගරු ගයන්ත කරුණාතිලක මහතා (ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා)

(மாண்புமிகு கயந்த கருணாநீலக்க - காணி மற்றும் பாராளுமன்ற மறுசீரமைப்பு அமைச்சரும் அரசாங்கக் கட்சியின் முதற்கோலாசானும்)
 (The Hon. Gayantha Karunatileka - Minister of Lands and Parliamentary Reforms and Chief Government Whip)

ගරු කථානායකතුමා, අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් 2017 වර්ෂය සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.

එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතු යැයි මම යෝජනා කරමි.

ප්‍රශ්නය විමසන ලදීන්, සහ සම්මත විය.
 வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
 Question put, and agreed to.

ගරු ගයන්ත කරුණාතිලක මහතා
 (மாண்புமிகு கயந்த கருணாநீலக்க)
 (The Hon. Gayantha Karunatileka)

ගරු කථානායකතුමා, ස්වදේශ කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් 2017 වර්ෂය සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ ගිණුම් මම ඉදිරිපත් කරමි.

එම වාර්තාව අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතු යැයි මම යෝජනා කරමි.

ප්‍රශ්නය විමසන ලදීන්, සහ සම්මත විය.
 வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
 Question put, and agreed to.

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා (සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා)
 (மாண்புமிகு (வைத்திய கலாநிதி) ராஜித சேனாரத்ன - சுகாதாரம், போசணை மற்றும் சுதேச மருத்துவ அமைச்சர்)
 (The Hon. (Dr.) Rajitha Senaratne - Minister of Health, Nutrition and Indigenous Medicine)

ගරු කථානායකතුමා, 2017 වර්ෂය සඳහා සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.

එම වාර්තාව සෞඛ්‍ය හා මානව සුභසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතු යැයි මම යෝජනා කරමි.

ප්‍රශ්නය විමසන ලදීන්, සහ සම්මත විය.
 வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
 Question put, and agreed to.

ගරු ගයන්ත කරුණාතිලක මහතා
 (மாண்புமிகு கயந்த கருணாநீலக்க)
 (The Hon. Gayantha Karunatileka)

ගරු කථානායකතුමා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මම පහත සඳහන් වාර්තා දෙක ඉදිරිපත් කරමි.

- (i) 2016 වර්ෂය සඳහා සමුපකාර සේවක කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව; සහ
- (ii) 2017 වර්ෂය සඳහා සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.

එම වාර්තා නිෂ්පාදන හා සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතු යැයි මම යෝජනා කරමි.

ප්‍රශ්නය විමසන ලදීන්, සහ සම්මත විය.
 வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
 Question put, and agreed to.

ගරු ගයන්ත කරුණාතිලක මහතා
 (மாண்புமிகு கயந்த கருணாநீலக்க)
 (The Hon. Gayantha Karunatileka)

ගරු කථානායකතුමා, තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මම පහත සඳහන් වාර්තා දෙක ඉදිරිපත් කරමි.

- (i) 2017 වර්ෂය සඳහා තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව; සහ
- (ii) 2017 වර්ෂය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව.

එම වාර්තා අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතු යැයි මම යෝජනා කරමි.

ප්‍රශ්නය විමසන ලදීන්, සහ සම්මත විය.
 வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
 Question put, and agreed to.

ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තා
துறைசார் மேற்பார்வைக் குழு அறிக்கைகள்
SECTORAL OVERSIGHT COMMITTEE REPORTS

ගරු හේෂන් විතානගේ මහතා
(மாண்புமிகு ஹேசான் விதானகே)
(The Hon. Heshan Withanage)

ගරු කථානායකතුමනි, නෛතික කටයුතු (දුෂණ විරෝධී) හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිතුමා වෙනුවෙන් මම නෛතික කටයුතු (දුෂණ විරෝධී) හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද, “අල්ලස් (සංශෝධන) පනත් කෙටුම්පත” සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරමි.

සභාමේසය මත තිබිය යුතුයයි නියෝග කරන ලදී.
சபாபீடத்தில் இருக்கக் கட்டளையிடப்பட்டது.
Ordered to lie upon the Table.

පෙන්සම්
மனுக்கள்
PETITIONS

ගරු එඩ්වඩ් ගුණසේකර මහතා (අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு எட்வட் குணசேகர - உள்ளக அலுவல்கள் மற்றும் வடமேல் அபிவிருத்தி பிரதி அமைச்சர்)
(The Hon. Edward Gunasekara - Deputy Minister of Internal Affairs and Wayamba Development)
ගරු කථානායකතුමනි, මම මිනුවන්ගොඩ, පන්සිළුගොඩ, පන්සිළුපුර පාර, අංක 55/සී දරන ස්ථානයෙහි පදිංචි එන්. ශීලියා ශාන්තිනී මහත්මියගෙන් ලැබුණු පෙන්සමක් පිළිගන්වමි.

ගරු ජේ. සී. අලවතුචල මහතා (ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு ஜே.சீ. அலுவத்துவல - உள்நாட்டலுவல்கள் பிரதி அமைச்சர்)
(The Hon. J.C. Alawathuwalla - Deputy Minister of Home Affairs)
ගරු කථානායකතුමනි, මම ඉබ්බාගමුව, බක්මිගොල්ල, 8වන පටුමහ, රජසිරිල, අංක 87 දරන ස්ථානයෙහි පදිංචි ඩබ්ලිව්.එම්. රත්නායක මහතාගෙන් ලැබුණු පෙන්සමක් පිළිගන්වමි.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ගරු ගාමිණී ලොකුගේ මහතා - [සභා ගර්භය තුළ නැත.]

ගරු ටී. බී. ඒකනායක මහතා
(மாண்புமிகு டி. பி. ஏக்கநாயக்க)
(The Hon. T.B. Ekanayake)
ගරු කථානායකතුමනි, මම කොළඹ 06, වැල්ලවත්ත, පීටර්සන් පාර, අංක 43, 5/1 දරන ස්ථානයෙහි පදිංචි ප්‍රියන්ත උදය කුමාර මහතාගෙන් ලැබුණු පෙන්සමක් පිළිගන්වමි.

ගරු නිහාල් ගලප්පත්ති මහතා
(மாண்புமிகு நிறூரல் கலப்பத்தி)
(The Hon. Nihal Galappaththi)
ගරු කථානායකතුමනි, මම පහත සඳහන් පෙන්සම් දෙක පිළිගන්වමි.

- (1) තංගල්ල, ඉදිපොකුණුගොඩ, පොළොම්මාරුව පාර, රජසෙවන, අංක 141 දරන ස්ථානයෙහි පදිංචි එල්.ඩබ්ලිව්. රාජපක්ෂ මහතාගෙන් ලැබුණු පෙන්සම; සහ
- (2) කුණ්ඩසාලේ, දර්ශනපුර, අංක 26 දරන ස්ථානයෙහි පදිංචි පී.ආර්.පී.වයි. පල්ලේමුල්ල මහතාගෙන් ලැබුණු පෙන්සම.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා - [සභා ගර්භය තුළ නැත.]

ගරු අ. අරවින්ද් කුමාර් මහතා
(மாண்புமிகு அ. அரவிந்த் குமார்)
(The Hon. A. Aravindh Kumar)
Hon. Speaker, I present a petition from Mrs. B.T.J. Niyaz of No. 22, Dehigasthalawa, Balangoda.

ගරු හේෂන් විතානගේ මහතා
(மாண்புமிகு ஹேசான் விதானகே)
(The Hon. Heshan Withanage)
ගරු කථානායකතුමනි, මම ගොඩකවෙල, වරායාය යන ලිපිනයෙහි පදිංචි එන්.එම්. මුදියන්සේ මහතාගෙන් ලැබුණු පෙන්සමක් පිළිගන්වමි.

ඉදිරිපත් කරන ලද පෙන්සම් මහජන පෙන්සම් පිළිබඳ කාරක සභාවට පැවරිය යුතු යයි නියෝග කරන ලදී.
சமர்ப்பிக்கப்பட்ட மனுக்களைப் பொதுமனுக் குழுவுக்குச் சாட்டக் கட்டளையிடப்பட்டது.
Petitions ordered to be referred to the Committee on Public Petitions.

ප්‍රශ්නවලට වාචික පිළිතුරු
வினாக்களுக்கு வாய்மூல விடைகள்
ORAL ANSWERS TO QUESTIONS

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ප්‍රශ්න අංක 1 -20/18- (1), ගරු ආනන්ද අලුත්ගමගේ මහතා - [සභා ගර්භය තුළ නැත.]

2016 අය වැය යෝජනා : කුකුළු ගොවිපොළ
කර්මාන්තය
2016 வரவு செலவுத்திட்டப் பிரேரணை: கோழி வளர்ப்பு
BUDGET PROPOSALS 2016: POULTRY FARMING

42/18

2. ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා
(மாண்புமிகு (கலாநிதி) பந்துல குணவர்தன)
(The Hon. (Dr.) Bandula Gunawardane)
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසූ ප්‍රශ්නය - (1):

- (අ) (i) 2016 අය වැය ලේඛනයෙහි, කුකුළු පාලනය වෙනුවෙන් වූ එකම යෝජනාව, අංක 155 වශයෙන් ඉදිරිපත් කරන ලද බව පිළිගන්නේද;
- (ii) එම යෝජනාවෙහි 2016 වර්ෂය සඳහා වූ ප්‍රගතිය කවරේද;

(iii) වර්ෂ 1977 සිට 2016 දක්වා ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද සහ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද කුකුළු මස් ප්‍රමාණය හා ඒවායේ වටිනාකම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

කදර්‍රොගාමා, ඊරාක වනජීවී අධ්‍යයන මධ්‍යස්ථානයේ මහාඥායක ආචාර්යවරයාණන්ගේ මාධ්‍ය හරහා:

- (අ) (i) 2016 ආර්ථික ආයතන වර්ෂයේ වැඩිදියුණු කිරීමේ ප්‍රවණතාවය, කොළඹ වනජීවී විද්‍යාලයේ මහාඥායක ආචාර්යවරයාණන්ගේ මාධ්‍ය හරහා;
- (ii) 2016 වර්ෂයේ වැඩිදියුණු කිරීමේ ප්‍රවණතාවය, කොළඹ වනජීවී විද්‍යාලයේ මහාඥායක ආචාර්යවරයාණන්ගේ මාධ්‍ය හරහා;
- (iii) 1977 වර්ෂයේ වැඩිදියුණු කිරීමේ ප්‍රවණතාවය, කොළඹ වනජීවී විද්‍යාලයේ මහාඥායක ආචාර්යවරයාණන්ගේ මාධ්‍ය හරහා;

වැඩිදියුණු කිරීමේ ප්‍රවණතාවය මොනවාද?

(ආ) මොනවාද, ඒ මන්ද?

asked the Minister of Fisheries and Aquatic Resources Development and Rural Economic Affairs:

- (a) Will he inform this House -
 - (i) whether he will admit that the only Proposal on poultry industry in the 2016 Budget was presented as per Proposal No. 155;
 - (ii) the progress of the said Proposal for the year 2016; and
 - (iii) separately in respect of each year from 1977 to 2016, the quantity of chicken exported from Sri Lanka and imported to Sri Lanka and their value?

(b) If not, why?

ගරු ගාමිණී විජේ විජයමුණි සෞඛ්‍ය සහ මහනා (සිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යවරයා)
(මාණ්ඩුකාමය කාමරයේ විචාරක ආචාර්යවරයාණන්ගේ මාධ්‍ය හරහා)
(The Hon. Gamini Wijith Wijayamuni Zoysa - Minister of Fisheries and Aquatic Resources Development and Rural Economic Affairs)

ගරු කපානායකතුමා, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

- (අ) (i) ඔව්.
- (ii) 2016 වර්ෂයේ සඳහා වූ ප්‍රගතිය;
2016 වර්ෂයේ දිනක් වසඳුනි වෙළෙඳ කුකුළු පැටවුන් නිෂ්පාදනය මිලියන 138.32ක් වන අතර, එය 2015 වර්ෂයට සාපේක්ෂව 10%ක වර්ධනයකි.

2016 වර්ෂයේ මොයිලර් මස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 182,690ක් වන අතර, 2015 වර්ෂය හා සංසන්දනය කර බලන විට එය 11%ක වර්ධනයකි.

වාර්ෂික ඒක පුද්ගල කුකුළු මස් පරිභෝජනය 2015 වර්ෂයේ කිලෝග්‍රෑම් 7.8ක් වූ අතර, 2016 වර්ෂයේ එය කිලෝග්‍රෑම් 8.5ක් දක්වා වර්ධනය වී ඇත.

අගය එකතු කළ කුකුළු මස් නිෂ්පාදනය 2015 වර්ෂයේ මෙට්‍රික් ටොන් 11,825ක් වූ අතර, 2016 වර්ෂයේ එය මෙට්‍රික් ටොන් 12,605ක් දක්වා වර්ධනය වී ඇත.

- 2015 වර්ෂයේ අපනයනය කළ අගය එකතු කළ කුකුළු මස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 96.45ක් වූ අතර, 2016 වර්ෂයේ අපනයන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 124.7කි.
- 2016 වර්ෂයේ බිත්තර සඳහා වූ දිනක් වසඳුනි කිකිළි පැටවුන් නිෂ්පාදනය මිලියන 8.76ක් වූ අතර, 2015 වර්ෂයට සාපේක්ෂව එය 20% ක වැඩිවීමකි.
- 2015 වර්ෂයේ කිකිළි බිත්තර නිෂ්පාදනය මිලියන 2,294.08ක් වූ අතර, 2016 වර්ෂයේ බිත්තර නිෂ්පාදනය මිලියන 2,304.06 දක්වා වර්ධනය වී ඇත.
- වාණිජ කුකුළු ආහාර නිෂ්පාදන 2015 වර්ෂයේ මෙට්‍රික් ටොන් 501,820ක් වූ අතර, 2016 වර්ෂයේ එය මෙට්‍රික් ටොන් 620,310ක් විය. 2015 වර්ෂය හා සංසන්දනය කරන විට එය 24%ක වර්ධනයකි. ගොවිපල තුළ සිදුකරන කුකුළු ආහාර නිෂ්පාදනයද ඇතුළත්ව 2015 වර්ෂයේ සම්පූර්ණ කුකුළු ආහාර නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 897,820ක් වන අතර, 2016 වර්ෂයේ එය, මෙට්‍රික් ටොන් 1,033,850ක් දක්වා වර්ධනය වී ඇත.
- (iii) පිළිතුර ඇමුණුමෙහි දක්වා ඇත.

ඇමුණුම සභාගත* කරමි.

(ආ) පැන නොනඹී.

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහනා
(මාණ්ඩුකාමය (කලානිති) පත්‍රණය (කුණවත්ත)
(The Hon. (Dr.) Bandula Gunawardane)
ගරු කපානායකතුමා, ගරු ගාමිණී විජේ විජයමුණි ද සෞඛ්‍ය මැතිතුමා නව අමාත්‍යවරයා වශයෙන්, නිලධාරීන් විසින් සපයන ලද පිළිතුර මෙම සභාවට ඉදිරිපත් කළා. ඒ පිළිබඳව එතුමාට මා ස්තූතිවන්ත වෙතවා.

2016 අග වැය කටාවේ 155 වන අග වැය යෝජනාව මම කියවන්න කැමැතියි.

එහි මෙසේ සඳහන් වනවා:

"දේශීය කුකුළු මස් නිෂ්පාදනවල තත්ත්වය හා ඵලදායිතාවය වර්ධනය කිරීම සඳහා එම නිෂ්පාදනයන් සඳහා තවදුරටත් අවශ්‍ය ආයෝජන පුළුල් කිරීම උනන්දු කරවීමට මම කැමැතියි. ශ්‍රී

* ප්‍රස්තූතයේ නම ඇත.
* ශ්‍රී ලංකා විද්‍යාලීය මධ්‍යස්ථානයේ තබා ඇත.
* Placed in the Library.

[ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා]

ලංකාව කලාපය තුළ කුරුළු උණ රෝගයෙන් නිදහස් රටක් ලෙස ඇති වාසිය විශේෂයෙන්ම මැද පෙරදිග ඇතුළු විදේශ වෙළඳපලවල් වෙත පිවිසීම සඳහා යොදා ගැනීමට උනන්දු කරනවා."

ගරු කථානායකතුමනි, මම පළමුවෙනි අතුරු ප්‍රශ්නය ලෙස අන්නේ එම 155 වන අය වැය යෝජනාව අනුව එලෙස උනන්දු වීමෙන් පස්සේ මැද පෙරදිග ඇතුළු රටවලට ශ්‍රී ලංකාවෙන් කුකුළු මස් අපනයනයක් සිදුවෙලා තිබෙනවාද, නැද්ද කියලායි.

ගරු ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා
(මාණ්ඩුමිල කාමිණි විච්ඡිත් විච්ඡයාමුණි සොය්සා)
(The Hon. Gamini Wijith Wijayamuni Zoysa)

ගරු කථානායකතුමනි, මම අධ්‍යාපන නියෝජ්‍ය ඇමති හැටියට දීර්ඝ කාලයක් තිස්සේ බන්දුල ගුණවර්ධන මැතිතුමා වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී නිලධාරීන් විසින් සපයන ලද උත්තර ලබා දුන්නා. එතුමා මගෙන් අහන ප්‍රශ්නයට මම නිවැරදි පිළිතුරක් සැපයුවා. ඊට අමතරව අරාබි රටවලට අපි කුකුළු මස් අපනයනය කරනවාද කියන ප්‍රශ්නය ඔබතුමාට වෙනම අහන්න වෙයි. මම ඒකට වෙනම උත්තරයක් දෙන්න සූදානම්.

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා
(මාණ්ඩුමිල කාමිණි විච්ඡිත් විච්ඡයාමුණි සොය්සා)
(The Hon. (Dr.) Bandula Gunawardane)

මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය, ගරු කථානායකතුමනි. මලික් සමරවික්‍රම ඇමතිතුමාගේ සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම අනුව තීරු බදු සහිතව හා තීරු බදු රහිතව කුකුළු මස් හා කුකුළු මස් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කරන්න ඉඩ ප්‍රස්ථා දෙනවා නම්, එවැනි තත්ත්වයක් තුළදී විෂයය භාර අමාත්‍යතුමා වශයෙන් ඔබතුමා දේශීය කුකුළු කර්මාන්තය වෙනුවෙන් මැදිහත් වෙලා ආරක්ෂණකාරී පිළිවෙතකට මාරු වෙන්න අදහස් කරනවාද?

ගරු ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා
(මාණ්ඩුමිල කාමිණි විච්ඡිත් විච්ඡයාමුණි සොය්සා)
(The Hon. Gamini Wijith Wijayamuni Zoysa)

මේක මම කරපු දෙයක් නොවෙයි. අපේ හැරිසන් ඇමතිතුමා ඇති කරපු අභිජනන ක්‍රියාවලිය හා සම්බන්ධ දෙයක්. [බාධා කිරීම] මම ඒක කියන්නම්. පොඩ්ඩක් ඉන්න කෝ.

ගරු කථානායකතුමා
(මාණ්ඩුමිල සභාපතිතුමා)
(The Hon. Speaker)
පැහැදිලි කරන්න.

ගරු ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා
(මාණ්ඩුමිල කාමිණි විච්ඡිත් විච්ඡයාමුණි සොය්සා)
(The Hon. Gamini Wijith Wijayamuni Zoysa)

ගරු කථානායකතුමනි, අපි ඒ සම්බන්ධයෙන් විශේෂ පියවර අරගෙන තිබෙනවා. බිත්තර ආනයනය කිරීම මම සම්පූර්ණයෙන්ම නැවැත්වුවා.

මව් කිකිළියන් ආනයනය කිරීම සම්පූර්ණයෙන් නැවැත්වුවා. ඒ වාගේම මේ රටේ විවිධ මස් වර්ග නිෂ්පාදනය කරනවා. [බාධා කිරීමක්] ඒ සියල්ල නැවැත්වුවා. අපි දේශීය වශයෙන් කුකුළු මස්, බිත්තර, මව් කිකිළියන්ගෙන් ස්වයං පෝෂිතයි. මා ඒකයි කිව්වේ, මෙතුමායි ඒ වැඩේ කළේ කියා.

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා
(මාණ්ඩුමිල කාමිණි විච්ඡිත් විච්ඡයාමුණි සොය්සා)
(The Hon. (Dr.) Bandula Gunawardane)
මා ඇහුවේ සිංගප්පූරු ශ්‍රී ලංකා ගිවිසුම අනුව-

ගරු ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා
(මාණ්ඩුමිල කාමිණි විච්ඡිත් විච්ඡයාමුණි සොය්සා)
(The Hon. Gamini Wijith Wijayamuni Zoysa)

මා ඒවා නවත්වලායි තිබෙන්නේ. සිංගප්පූරු ගිවිසුම මට අදාළ නැහැ.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පුරප්පාඩු :

මාතලේ දිස්ත්‍රික්කය

இலங்கை கல்வி நிருவாக சேவை வெற்றிடங்கள்:

மாத்தளை மாவட்டம்

VACANCIES IN SRI LANKA EDUCATION ADMINISTRATIVE SERVICE: MATALE DISTRICT

134/18

3. ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය

(මාණ්ඩුමිල ත්‍රිලක්‍ෂි) රොහිණි කුමාරි විජේරත්න
(The Hon. (Mrs) Rohini Kumari Wijerathna)
අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසූ ප්‍රශ්නය - (1):

- (අ) (i) මාතලේ දිස්ත්‍රික්කය සඳහා වන ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු සංඛ්‍යාව කොපමණද;
- (ii) දැනට එම තනතුරුවල සේවය කරන නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;
- (iii) පවතින පුරප්පාඩු පිරවීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
- (iv) ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට බඳවා ගැනීම සඳහා පැවති (සීමිත/විවෘත) තරග විභාගයෙන් සමත් වූ අයගේ නම් සහ ලිපිනයන් කවරේද;
- (v) එම පිරිසට අදාළ පත්වීම් ලබා දීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?

(ආ) නො එසේ නම්, ඒ මන්ද?

கல்வி அமைச்சரைக் கேட்ட வினா:

- (அ) (i) மாத்தளை மாவட்டத்துக்கான இலங்கை கல்வி நிருவாக சேவையிலுள்ள பதவிகளின் எண்ணிக்கை யாது;
- (ii) தற்போது இப்பதவிகளில் பணிபுரியும் அலுவலர்களின் எண்ணிக்கை யாது;
- (iii) நிலவுகின்ற வெற்றிடங்களை நிரப்ப அமைச்ச மேற்கொள்ளும் நடவடிக்கைகள் யாவை;
- (iv) இலங்கை கல்வி நிருவாக சேவைக்கு ஆட்சேர்ப்பு பதற்காக நடாத்தப்பட்ட (வரையறுக்கப்பட்ட/ திறந்த) போட்டியு் பரீட்சைகளில் சித்தியடைந்த தவர்களின் பெயர், முகவரி ஆகியவை யாவை;
- (v) இவர்களுக்கு குறித்த நியமனங்களை வழங்க அமைச்ச மேற்கொள்ளும் நடவடிக்கைகள் யாவை;

என்பதை அவர் இச்சபைக்கு அறிவிப்பாரா?

(ஆ) இன்றேல், ஏன்?

asked the Minister of Education:

- (a) Will he inform this House -
 - (i) the total number of posts available in Sri Lanka Education Administrative Service for the Matale District;
 - (ii) the total number of officers presently serving in the aforesaid posts;
 - (iii) the steps that will be taken by the Ministry to fill the existing vacancies;
 - (iv) the names and addresses of the candidates who passed the competitive Limited/Open examinations for the recruitment to Sri Lanka Education Administrative Service; and
 - (v) the steps that will be taken by the Ministry to grant appointments to those candidates?

(b) If not, why?

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා (අධ්‍යාපන අමාත්‍යතුමා)

(மாண்புமிகு அக்கில விராஜ் காரியவசம் - கல்வி அமைச்சர்) (The Hon. Akila Viraj Kariyawasam - Minister of Education)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

- (අ) (i) තනතුරු 88කි.
- (ii) නිලධාරීන් සංඛ්‍යාව 40කි.
- (iii) ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 2015.08.01 දිනට තිබූ පුරප්පාඩු 852ක් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පුවත්පත් දැන්වීමක් පළ කර අයදුම්පත් කැඳවා, විවෘත පදනම මත පුරප්පාඩු 219ක් ද, සීමිත පදනම මත පුරප්පාඩු 515ක් ද, ජ්‍යෙෂ්ඨ කුසලතා පදනම මත පුරප්පාඩු 118ක් ද සඳහා බඳවා ගැනීමට විභාග පවත්වා ඇත.

ඒ අනුව, විවෘත පදනම මත නිලධාරීන් 195 දෙනෙක් ද, සීමිත පදනම මත (පළමු වටයේදී) නිලධාරීන් 308 දෙනෙක් ද ජ්‍යෙෂ්ඨතාව හා කුසලතා පදනම මත නිලධාරීන් 108 දෙනෙක් ද දැනට බඳවා ගෙන අවසන් කර ඇත.

සීමිත පදනම මත නැවත (දෙවන හා තුන්වන වටයෙන්) නිලධාරීන් 104 දෙනෙක් බඳවාගෙන, දැනට එම නිලධාරීන් මාස 03ක සේවාස්ථ පුහුණුව ලබන අතර, එම නිලධාරීන් ස්ථානගත කිරීමෙන් පසු ඉතිරි පුරප්පාඩු පිරවීම සඳහා අයදුම්පත් කැඳවීමේ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට කටයුතු කරනු ලැබේ.
- (iv) ඇමුණුමෙහි සඳහන් වේ. ඇමුණුම සභාගත* කරමි.

* පුස්තකාලයේ තබා ඇත.
 * நூலிணையத்தில் வைக்கப்பட்டுள்ளது.
 * Placed in the Library.

(v) ඔව්.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව විසින්, සුදුසුකම් සපුරන ලද ඉහත (iv) හි සඳහන් අයදුම්කරුවන් වෙත විධිමත් පත්වීම් ලිපි ලබා දීමට කටයුතු කර ඇත.

(ආ) අදාළ නොවේ.

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
(மாண்புமிகு (திருமதி) ரோஹினி குமாரி விஜேரத்ன) (The Hon. (Mrs) Rohini Kumari Wijerathna)

ගරු ඇමතිතුමනි එහෙම වෙනකොට අපේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තිබෙන පුරප්පාඩු සම්පූර්ණ වෙනවා ඇති කියලා මම හිතනවා.

ගරු කථානායකතුමනි, එම නිසා මම මගේ අතුරු ප්‍රශ්නය වෙනත් පැත්තකට යොමු කරවනවා. පනතට අනුව විද්‍යා පීඨ පුහුණුව ලබන අයට උපාධියක් ප්‍රදානය කිරීමේ හැකියාවක් තිබෙනවා. එහෙම වුණොත් දැනට උසස් පෙළ පත්ති සඳහා පවතින ගුරු භිභය සපුරා ගැනීමේ හැකියාව අපට ලැබෙනවා. එහෙම නම් ඒ පනතට අනුව ඒක සිද්ධ නොවන්නේ ඇයි? ඇත්තටම මේ පුහුණුව උපාධියක් විධියට ප්‍රදානය නොකරන්නේ ඇයි?

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා
(மாண்புமிகு அக்கில விராஜ் காரியவசம்) (The Hon. Akila Viraj Kariyawasam)

ගරු කථානායකතුමනි, ඇත්තටම මේ පනතට අනුව උපාධියක් හිමි කර දීමට හැකියාව තිබුණත්, දීර්ඝ කාලයක් තිස්සේ ඒක සිද්ධවෙලා නැහැ. නමුත් දැන් අපි ඒක ආරම්භ කරන්න අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා. ගරු මන්ත්‍රීතුමියනි, ජාතික අධ්‍යාපන ආයතනය මගින් දැන් එය ආරම්භ කරන්න සියලු කටයුතු සූදානම් කරලායි තිබෙන්නේ. උපාධිය විතරක් නොවෙයි, පස්වත් උපාධිය දක්වා යාමට අවශ්‍ය කටයුතු අපි දැන් සිද්ධ කර තිබෙනවා.

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
(மாண்புமிகு (திருமதி) ரோஹினி குமாரி விஜேரத்ன) (The Hon. (Mrs) Rohini Kumari Wijerathna)

ගරු කථානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය. වතුකරයේ පාසල්වල විදුහල්පති පුරප්පාඩු වාගේම, විශේෂයෙන් විද්‍යා හා ගණිත ගුරු පුරප්පාඩු ඉතාමත් බහුලව තිබෙනවා. ඒ පුරප්පාඩු පිරවීම සඳහා ඔබතුමා ගන්නා පියවර කුමක්ද?

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා
(மாண்புமிகு அக்கில விராஜ் காரியவசம்) (The Hon. Akila Viraj Kariyawasam)

ගරු කථානායකතුමනි, පසු ගිය කාලවල පැවැති ගුරු පුරප්පාඩුවලින් සෑහෙන ප්‍රමාණයක් මේ වන විට පුරවා තිබෙනවා. ඇත්ත වශයෙන්ම මීට සෑහෙන කාලයකට කලින් තිබුණු පුරප්පාඩු ප්‍රමාණයන් දැන් තිබෙන ප්‍රමාණයන් අතර පරතරය ගත්තොත් දැන් ඒක සෑහෙන දුරට අවම කර තිබෙනවා.

නමුත්, මේ සඳහා අපි තවමත්, ඊයේ පෙරේදාත්, 2,100ක් දෙනා සම්මුඛ පරීක්ෂණයකට භාජන කරලා ඒ ගුරු පුරප්පාඩු පිරවීමට කටයුතු කරමින් සිටිනවා. එකම ප්‍රශ්නය, විද්‍යා ගුරුවරුන්ගේ භිභයක් තිබීම. දැනට අපි විද්‍යා ගුරුවරුන් බඳවා ගැනීම සඳහා ගැසට් කළත්, ඒ සඳහා ඉදිරිපත් වන ප්‍රමාණය හරි අඩුයි. ඒ ප්‍රශ්නය තමයි තිබෙන්නේ. මම හිතන විධියට ඒ සඳහා විකල්ප මාර්ගවලට යෑමට දැන් සිද්ධ වනවා. එහෙම නැතිව අපට මේ පුරප්පාඩු පුරවන්න පුළුවන්කමක් නැහැ. [බාධා කිරීමක්]

ගරු දයාසිරි ජයසේකර මහතා
(மாண்புமிகு தயாசிறி ஜயசேகர)
(The Hon. Dayasiri Jayasekara)

නැගී සිවියේය.
எழுந்தார்.
rose.

ගරු කපානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ගරු ඇමතිතුමා කැමැති නම්, ඔබතුමාගේ ප්‍රශ්නය අහන්න පුළුවන්.

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා
(மாண்புமிகு அக்கில விராஜ் காரியவசம்)
(The Hon. Akila Viraj Kariyawasam)
ගරු මන්ත්‍රීතුමනි, ප්‍රශ්නය අහන්න.

ගරු දයාසිරි ජයසේකර මහතා
(மாண்புமிகு தயாசிறி ஜயசேகர)
(The Hon. Dayasiri Jayasekara)
මම mike එක දීලා නැහැ නේ?

ගරු කපානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
දැන් mike එක දීලා තිබෙන්නේ.

ගරු දයාසිරි ජයසේකර මහතා
(மாண்புமிகு தயாசிறி ஜயசேகர)
(The Hon. Dayasiri Jayasekara)
ඔබතුමා කිව්වාට පසුව නේ ආවේ.

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා
(மாண்புமிகு அக்கில விராஜ் காரியவசம்)
(The Hon. Akila Viraj Kariyawasam)
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ ප්‍රශ්නය අහන්න.

ගරු දයාසිරි ජයසේකර මහතා
(மாண்புமிகு தயாசிறி ஜயசேகர)
(The Hon. Dayasiri Jayasekara)
ගරු ඇමතිතුමනි, අධ්‍යාපන පරිපාලන සේවයේ වැඩ බලන විදුහල්පතිවරුන්ගේ දීමනාවක් ගෙවීම පිළිබඳව ප්‍රශ්නයක් තිබුණා. ඒ සම්බන්ධව ඔබතුමන්ලාගේ අමාත්‍යාංශයේ ලේකම්තුමා, "මේ දීමනාව ගෙවන්න" කියලා ලිපියක් යවා තිබුණා. නමුත්, ඊට සතියකට පසුව, "ඒ දීමනාව ගෙවීම නතර කරන්න" කියලා ආපහු ලියුමක් යවා තිබුණා.

අපේ වැඩ බලන විදුහල්පතිවරු තුන්දහස් ගණනක් විශාල වැඩ කොටසක් කරලා තිබුණා. එහි යම් යම් අඩු පාඩු තිබෙන්න පුළුවන් කියා මා හිතනවා. නමුත්, මෙවැනි අසාධාරණයක් ඔවුන්ට කරන්නේ ඇයි කියලා ඔබතුමාගෙන් මම දැනගන්න කැමැතියි.

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා
(மாண்புமிகு அக்கில விராஜ் காரியவசம்)
(The Hon. Akila Viraj Kariyawasam)

ගරු කපානායකතුමනි, මේ දීමනාව සඳහා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ මා විසින්. අපේ ආණ්ඩුවෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් දසදහසකින් වැටුප් වැඩි කරලා තිබියදීත්, පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකුට ලැබෙන දීමනාව රුපියල් 6,500කින් වැඩි

කිරීමට, ශ්‍රේණිධාරීන් සඳහා මෙම වැඩි කිරීම සිදුකිරීමට, අප කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරගනු ලැබුවා.

ගරු කපානායකතුමනි, පසුගිය කාලයේ -මම ඔබතුමාටත් මේ කාරණය කියා තිබෙනවා.- දේශපාලනය බිත්දුවක්වත් එකතු කරන්නේ නැතිව, විභාග පවත්වා විදුහල්පතිවරුන් 4,000ක් අපි බඳවා ගන්නා.

බඳවා ගෙන, ඒ ගොල්ලන්ට හොඳ පුහුණුවක් දීලා පද්ධතියට ඇතුළත් කරලා තිබෙනවා. ඒ භාරදහසෙන් පන්සියයක්-හයසියයක් -දහසකටත් අඩු සංඛ්‍යාවක්,- තමයි මේ වන විට විදුහල්පතිවරු විධියට ස්ථානගත කරලා තිබෙන්නේ. දේශපාලනය ඇද ගන්නේ නැතුව ගුරු සේවා ව්‍යවස්ථාව අනුව, නැත්නම් විදුහල්පති සේවා ව්‍යවස්ථාව අනුව භාරදහසක් බඳවා ගෙන, පද්ධතියට ඇතුළත් කරලා තිබෙනවා. නමුත් සමහර පළාත් සභාවලින් ඇත්තටම සුදුසුකම් ලත් විදුහල්පතිවරුන්ට මේ අවස්ථාව දෙන්නේ නැහැ. වැඩ බලන විදුහල්පතිවරුන්ටත් මේ විභාගයට ලිවීමේ හැකියාව තිබුණා. ඒ ගොල්ලන් ඒ විභාගය ලියලා, කොටසක් සමත් වෙලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ විදුහල්පතිවරු ස්ථානගත කළොත්, වයස අවුරුදු පහකට වැඩි අය සඳහා නැවත විභාගයක් පවත්වන්නන් අපි සැලසුම් කරලා තිබෙනවා. නමුත් ඒක සිදු වන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මේ වැඩ බලන විදුහල්පතිවරුන් සඳහා නොවෙයි, ශ්‍රේණිධාරීන් සඳහා තමයි අපි අනුමැතිය ගන්නේ. ඒ නිසා තමයි අපට ඒ මුදල් ප්‍රමාණය ගෙවීමට නොහැකි වෙලා තිබෙන්නේ. අනෙක් පැත්තෙන් ඒ ශ්‍රේණිධාරීන් ප්‍රශ්න කරනවා, "විභාග පවත්වලා තමුන්නාන්සේලා අප බඳවාගෙන, විදුහල්පතිවරු විධියට පත් කරන්නේ නැතුව නිකම් ගුරුවරු විධියට තියාගෙන ඉන්නවා, අපි මෙහෙම ඉන්දැද්දී වැඩ බලන විදුහල්පතිවරුන්ටත් මේ දීමනාව දුන්නොත්, ඒ අය කවදාවත් යන්නේ නැහැ නේද?" කියලා. මේ ප්‍රශ්නය තමයි තිබෙන්නේ, ගරු කපානායකතුමනි. [බාධා කිරීමක්]

ගරු කපානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

හොඳයි. ඒ පිළිබඳව අවධානය යොමු කරන්න, ගරු ඇමතිතුමනි.

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා
(மாண்புமிகு அக்கில விராஜ் காரியவசம்)
(The Hon. Akila Viraj Kariyawasam)

මම උත්තරයක් දෙන්නම්. අපි විභාග පවත්වලා විදුහල්පතිවරු භාරදහසක් බඳවා ගන්නා. මන්ත්‍රීතුමා හිටපු ඇමතිතුමෙක් නේ. ඔබතුමාම කියන්න, ඒ විදුහල්පතිවරුන්ට මොකක්ද කරන්නේ කියලා. ඒ විදුහල්පතිවරු පාසල්වල ස්ථානගත කරන්න ඕනෑ. වැඩ බලන විදුහල්පතිවරු නියෝජ්‍ය විදුහල්පතිවරු විධියට වෙනත් පාසල්වලට අනුයුක්ත කරන්න කියලා අපි කිව්වා. එහෙම කරන්නේ නැහැ. ඉතින් මේ වැඩබලන විදුහල්පතිවරුන්ට දීමනාවක් වැඩි කළොත් ඒ අය කොහොමවත් යන්නේ නැහැ.

අපට ඕනෑකම තිබෙන්නේ ශ්‍රේණිධාරීන් විදුහල්පතිවරුන් විධියට ස්ථානගත කරන්නයි. ඒ නිසා තමයි එහෙම නොකරන්නේ. [බාධා කිරීමක්] ඔබතුමන්ලා ඒ කාලයේ දුන්න දේශපාලන පත්වීම් තමයි මේ.

ගරු කපානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

අපි මේ ගැන විවාදයකට යන්නේ නැතිව මේ ප්‍රශ්නය අවසන් කරමු. මිලහට ප්‍රශ්න අංක 4.

[ගරු මොහාන් ලාල් ග්‍රේරු මහතා]

විශ්වවිද්‍යාලය	පීඨය	ආචාර්ය මණ්ඩල පුරප්පාඩු	
		ස්ථීර සේවක සංඛ්‍යාව මත පමණක් පදනම්ව	ස්ථීර හා තාවකාලික සේවක සංඛ්‍යා දෙකම මත පදනම්ව
කොළඹ විශ්වවිද්‍යාලය	වෛද්‍ය පීඨය	42	41
පේරාදෙණිය විශ්වවිද්‍යාලය	වෛද්‍ය පීඨය	48	--
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය	වෛද්‍ය විද්‍යා පීඨය	31	29
කැලණිය විශ්වවිද්‍යාලය	වෛද්‍ය පීඨය	25	20
යාපනය විශ්වවිද්‍යාලය	වෛද්‍ය පීඨය	66	65
රුහුණ විශ්වවිද්‍යාලය	වෛද්‍ය පීඨය	34	34
ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලය	සෞඛ්‍ය ආරක්ෂණ විද්‍යා පීඨය	37	34
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය	වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨය	67	49
එකතුව		350	272

(iii) තිබෙන ප්‍රායෝගික ප්‍රශ්නන් එක්ක විශ්වවිද්‍යාලවල උගන්වනු ලබන සමස්ත විෂයයන් අතුරින් ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කරන්න අමාරුම වෛද්‍ය පීඨවලයි. කොහොම වුණත්, 2016/ 2017 වර්ෂයේදී වෛද්‍ය උපාධි පාඨමාලා සඳහා ඇතුළත් කරගත් සිසුන් සංඛ්‍යාව 1,310ක් වූ අතර, එය 2015/ 2016 වර්ෂයේදී ඇතුළත් කරගත් සංඛ්‍යාවට වඩා සිසුන් 50ක වැඩි වීමකි.

2017/ 2018 අධ්‍යයන වර්ෂය සඳහා දැනට වෛද්‍ය පීඨවලට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව ඉතිහාසයේ නොවූ විරූ විධියට 160ක් වැඩියෙන් ඇතුළත් කර ගැනීමට නියමිතය. ඉන් 75ක් වයඹ විශ්වවිද්‍යාලයේ අලුතින් ආරම්භ වන වෛද්‍ය පීඨය සඳහා ද, තවත් 75ක් සබරගමුව විශ්වවිද්‍යාලයේ අලුතින් ආරම්භ වන වෛද්‍ය පීඨය සඳහා ද, ඉතිරි 10 අනෙකුත් විශ්වවිද්‍යාල සඳහා ද බඳවා ගැනේ. අනාගතයේදීත් මේ වැඩ පිළිවෙළ දිගටම ක්‍රියාත්මක වනවා. ඒ කියන්නේ, අපි මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ලබන අවුරුද්දේදී පටන් ගන්නවා. ඒ වාගේ ක්‍රම භරණ අපි වෛද්‍ය පීඨවලට ඇතුළත් කර ගන්නා සිසුන් ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කරන්න බලාපොරොත්තු වනවා.

(iv) ශිෂ්‍ය සංඛ්‍යාව අනුව සිටිය යුතු ආචාර්යවරු සංඛ්‍යාව කොපමණද යන්න සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සම්මතයන්

සකස් කර ඇත. (ශිෂ්‍යයන් හා ආචාර්යවරුන් අතර අනුපාතය) ඒ අනුව වැඩි වන සිසුන් සඳහා අවශ්‍ය වන ආචාර්ය මණ්ඩලය වැඩි කිරීම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේදී එකඟතාව අනුව සිදු කෙරේ.

(ආ) පැන නොනඹී.

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
(மாண்புமிகு வைத்திய கலாநிதி) நளின்த ஜயதிஸ்ஸ
(The Hon. (Dr.) Nalinda Jayathissa)

ගරු රාජ්‍ය ඇමතිතුමනි, පසුගිය අය වැය යෝජනාවේ තිබුණු ඉතාම ආකර්ෂණීය පොරොන්දුවක් තමයි මේ විශ්වවිද්‍යාල සිසුන් සංඛ්‍යාව 50,000 දක්වා වැඩි කරනවා කියන එක. නමුත් දැන් ඔබතුමා ලබා දුන් පිළිතුර අනුව පෙනී යන්නේ වෛද්‍ය පීඨ සඳහා විතරක් නොවෙයි, අනෙක් පීඨවලටත් 50,000 වැඩි කරන්නේ කොහොමද කියන එක පිළිබඳව සැලසුමක් නැහැ කියන එකයි. මම අහපු ප්‍රශ්නය අනුව දැනටමත් වෛද්‍ය පීඨවල ස්ථීර ආචාර්ය මණ්ඩලයේ 350ක සහ තාවකාලික ආචාර්ය මණ්ඩලයේ 272ක හිඟ පාඩුවක් තිබෙනවා.

ආචාර්ය මණ්ඩලයට වෛද්‍ය පීඨවලින් බිහිවන දක්ෂ උපාධිධාරීන් ආකර්ෂණය කර ගන්න නම්, ඔවුන්ට යම්කිසි වරප්‍රසාද, දීමනා ප්‍රමාණයක් ලබා දෙන්නට ඕනෑ. මේ අයට වරප්‍රසාද හිමි වෙන්නේ සාමාන්‍ය රජයේ සේවකයන්ට වාගේ නොවෙයි කියන එක ඔබතුමා දන්නවා. උදාහරණයක් ගත්තොත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටත්, අනධ්‍යයන සේවකයන්ටත්, පරිපාලන නිලධාරීන්ටත් තිබෙන්නේ විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදල; University Provident Fund, UPF එක. එම අර්ථ සාධක අරමුදලේ මුදල්, බැඳුම්කර මගධියට යොදවා ගැනීම නිසා එම අනධ්‍යයන, අධ්‍යයන සහ පරිපාලන නිලධාරීන්ට පාඩුවක් වූණය කියන කථාවක් දැන් තිබෙනවා. මම දැක්කා, ඊයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පුවත් පතකට කියා තිබුණා, UPF එකේ අරමුදල් බැඳුම්කරයේ ආයෝජනය කිරීම නිසා, ඔහුට මේ වනවිට රුපියල් ලක්ෂ 10ක පාඩුවක් වෙලා තිබෙනවා කියලා. මේක තනිකර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් තමයි මෙහෙයවන්නේ. ඒ නිසා ආචාර්යවරුන්ට ලබා දිය යුතු, ඔවුන් දායක වෙන විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලේ මුදල් මෙහෙම අවභාවිත කිරීම පිළිබඳව ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ගන්නා තීරණය මොකක්ද?

ගරු මොහාන් ලාල් ග්‍රේරු මහතා
(மாண்புமிகு மொஹான் லால் கிரேரு)
(The Hon. Mohan Lal Grero)

ඇත්තටම, එසේ ආයෝජනය කිරීමේදී රුපියල් බිලියනයක් ආයෝජනය කරලා තිබෙනවා.

බැඳුම්කර සිද්ධියත් එක්ක ඇති වුණු රුපියල් මිලියන එකසිය හැත්තෑ ගණනක පාඩුව ගැනයි මේ කියන්නේ. ඒක මමත් දැක්කා. සම්පූර්ණයෙන් වැරදි ක්‍රියාවක් භරණ තමයි ඒ පාඩු සිද්ධ වෙලා තිබෙන්නේ. ඒකේ කථා දෙකක් නැහැ. මෙය සිදු වෙලා තිබෙන්නේ 2015 වර්ෂයේදීයි. ඇත්තටම මේ මුදල මේ විධියට ආයෝජනය කිරීමෙන් අවසානයේදී දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් අවදානමක් ඇති වෙලා තිබෙනවා. ආයෝජනයක් කිරීමකදී අවදානමක් තිබෙනවා නේ. ලාභයක් ලබන්න ආයෝජනය කරනවා. නමුත් අවසානයේ ඒකේ අවදානමක් තිබෙනවා. ඒක ඕනෑම කටයුත්තකදී සිද්ධවන දෙයක් නේ. ඒ අවදානම තමයි මෙතැනදී සිද්ධ වෙලා තිබෙන්නේ. යම් පාඩුවක් සිද්ධ වෙලා තිබෙනවා.

ගරු වාසුදේව නානායකකාර මහතා
(**மாண்புமிகு வாசுதேவ நாணாயக்கார**)
(**The Hon. Vasudeva Nanayakkara**)

ඒ බව දැන දැනයි ආයෝජනය කර තිබෙන්නේ.

ගරු මොහාන් ලාල් ග්‍රේරු මහතා
(**மாண்புமிகு மொஹான் லால் கிரேரு**)
(**The Hon. Mohan Lal Greero**)

ඒක කරපු කෙනාගෙන් තමයි අහන්න ඕනෑ, ගරු මන්ත්‍රීතුමනි.

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමාගේ අනිකුත් ප්‍රශ්නයට උත්තරය මෙයයි. ඔබතුමා ඉතා පැහැදිලිව දන්නවා, ආචාර්යවරුන්ට සියයට 135ක, සියයට 140ක අධ්‍යයන දීමනාවක් දෙනවා කියලා. ඒ දීමනාවක් එක්ක අනිකුත් විවිධ දීමනාත් දෙනවා. ඒ කියන්නේ, අවුරුදු පහෙන් පහට වාහන බලපත්‍ර දෙනවා. මේ ආචාර්යවරුන්ට සැහෙන හොඳ package එකක් තිබෙනවා, ඒවා නැතුව නොවෙයි. නිදහස් අධ්‍යාපනය ගැන දිගින් දිගට කථා කරන බොහෝ වෛද්‍යවරුන්ගෙන්, මහාචාර්යවරුන්ගෙන්, කොළඹ, මහනුවර නගරබද විතරක් රැඳී ඉන්න වලිකන ආචාර්යවරුන්ගෙන්, මහාචාර්යවරුන්ගෙන් මා ප්‍රසිද්ධියේ මේ ප්‍රශ්නය අහනවා. ඇත දුෂ්කර පළාත්වල තිබෙන නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට, රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට, යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ගිහින් අඩු ගණනේ අවුරුදු දෙකක් හෝ අවුරුදු තුනක්වත් උගන්වන්න ඉදිරිපත් වෙන්නේ නැත්තේ ඇයි, එතුමන්ලාට කැක්කුමක් නැත්තේ ඇයි? මේ ප්‍රශ්නයයි මෙතැන තිබෙන්නේ. මේ දේවල් ගැන අපි පණ යන කල් කථා කළාට, අපි සියලුදෙනාම ආචාර්යවරුන්ගේ අයිතිවාසිකම් ගැන කථා කළාට දැරුවන්ගේ ප්‍රශ්න ගැන අපි කථා කරන්නේ නැහැ. ඒ ගොල්ලන් ඒ ප්‍රදේශවලට ගිහින් උගන්වන්නේ නැත්තේ ඇයි? හැම දාම නොවෙයි. ප්‍රශ්න තිබෙන්න පුළුවන්. ඇත්තටම ඒ ප්‍රදේශවලට ගිහින් එක අවුරුද්දක් උගන්වනවා නම් ඒක විශාල දෙයක්. මා මේ කාරණය කියන්නේ ඔබතුමාගේ ප්‍රශ්නයට උත්තරයක් හැටියට නොවෙයි. එවැනි ආචාර්යවරුන්ගෙන්, මහාචාර්යවරුන්ගෙන් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කරන්නේ, කරුණාකරලා මේ භාරදුර කර්තව්‍යය භාරගෙන ඒ ප්‍රදේශවලට ගිහින් වසරක්වත් උගන්වන්න කියලායි.

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
(**மாண்புமிகு (வைத்திய கலாநிதி) நளின்த ஜயதிஸ்ஸ**)
(**The Hon. (Dr.) Nalinda Jayathissa**)

මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය මෙයයි. ගරු කථානායකතුමනි, එතුමා කියපු හැටියට මේ පුරප්පාඩු ප්‍රමාණය පවතින්නේ රජරට, මඩකලපුව, යාපනය වාගේ ඇත විශ්වවිද්‍යාලවල පමණක් නොවෙයි. ගරු ඇමතිතුමනි, මේ පුරප්පාඩු 350න්, පුරප්පාඩු 42ක් තිබෙන්නේ කොළඹ වෛද්‍ය පීඨයේ කියලා ඔබතුමාම කිව්වා. ඒ අනුව, ඇත විශ්වවිද්‍යාලවල විතරක් නොවෙයි මේ ප්‍රශ්නය තිබෙන්නේ. ඒ කියන්නේ, විශ්වවිද්‍යාල පද්ධතියට ආචාර්යවරු ආකර්ෂණය කර ගැනීමට අපි හරිහමන් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරලා නැහැ කියන එකයි.

විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදල සම්බන්ධයෙන් මා අහපු ප්‍රශ්නයට තවත් ප්‍රශ්නයක් එකතු කරනවා නම් ගරු කථානායකතුමනි, මහපොළ භාරකාර අරමුදලේ මුදලුත් මේ විධියට අවභාවිත කර තිබෙනවා. විශේෂයෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ මේ අරමුදලේ අවභාවිත කිරීම කියන කාරණය මහ බැංකුවට පමණක් පවරලා, UGC එකට ගැළවෙන්න විධියක් නැහැ. විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලේ සහ මහපොළ භාරකාර අරමුදලේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් කෝප් කම්පුවෙන් වෙනම පරීක්ෂණයක් කරන්න කියලා අපි යෝජනා කරනවා.

ගරු මොහාන් ලාල් ග්‍රේරු මහතා
(**மாண்புமிகு மொஹான் லால் கிரேரு**)
(**The Hon. Mohan Lal Greero**)

මේ කාරණය කෙළින්ම මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ කාරණයක්නේ. බැඳුම්කර කොමිසමේ ප්‍රශ්නයටම ඒ ප්‍රශ්නයත් ඇතුළත් කරන්න කියලා යෝජනාවක් ඉදිරිපත් කළා නම් ඉතාම හොඳයි. ඒ වාගේ දෙයක් සිදුවෙලා තිබෙනවා නම් ඒ ගැන පරීක්ෂා කරලා, ඊට අදාළ අයට අවශ්‍ය දඩුවම් කරන්න ඕනෑය කියලා මා හිතනවා.

ගරු කථානායකතුමා
(**மாண்புமிகு சபாநாயகர் அவர்கள்**)
(**The Hon. Speaker**)

ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මැතිතුමා, පස්වන ප්‍රශ්නය-

ගරු විමල් වීරවංශ මහතා
(**மாண்புமிகு விமல் வீரவங்ச**)
(**The Hon. Wimal Weerawansa**)

ගරු කථානායකතුමනි. මට පොඩි අවස්ථාවක් දෙන්න. දැන් ගරු රාජ්‍ය ඇමතිතුමා පිළිගන්නා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මුදල්,-

ගරු කථානායකතුමා
(**மாண்புமிகு சபாநாயகர் அவர்கள்**)
(**The Hon. Speaker**)

ගරු රාජ්‍ය ඇමතිතුමා, මෙතුමාට පිළිතුරු දෙන්න කැමැතිද?

ගරු විමල් වීරවංශ මහතා
(**மாண்புமிகு விமல் வீரவங்ச**)
(**The Hon. Wimal Weerawansa**)

පැහැදිලි කර ගැනීමක්.

ගරු මොහාන් ලාල් ග්‍රේරු මහතා
(**மாண்புமிகு மொஹான் லால் கிரேரு**)
(**The Hon. Mohan Lal Greero**)

පිළිතුරක් අවශ්‍ය නැහැලු, පැහැදිලි කර ගැනීමක්.

ගරු කථානායකතුමා
(**மாண்புமிகு சபாநாயகர் அவர்கள்**)
(**The Hon. Speaker**)

ඔබතුමා ඒකට කැමැතිද?

ගරු මොහාන් ලාල් ග්‍රේරු මහතා
(**மாண்புமிகு மொஹான் லால் கிரேரு**)
(**The Hon. Mohan Lal Greero**)

ප්‍රශ්නයක් නැහැ.

ගරු කථානායකතුමා
(**மாண்புமிகு சபாநாயகர் அவர்கள்**)
(**The Hon. Speaker**)

හොඳයි. එහෙනම් ගරු මන්ත්‍රීතුමා කෙටියෙන් අහන්න.

ගරු විමල් වීරවංශ මහතා
(**மாண்புமிகு விமல் வீரவங்ச**)
(**The Hon. Wimal Weerawansa**)

මා කෙටියෙන් මේ කාරණය අහනවා.

ගරු කථානායකතුමනි, ගරු ඇමතිතුමා දීපු පිළිතුර මා අහගෙන හිටියා. විශ්වවිද්‍යාල අර්ථ සාධක අරමුදලේ මුදල් අවභාවිත විමක් සිද්ධ වෙලා තිබෙනවා කියලා එතුමා පිළිගන්නා.

[ගරු විමල් වීරවංශ මහතා]

ඒ මුදල් අවහාවන විම සිදු වූ කාලයේ හිටපු ඒ විෂය භාර අමාත්‍යවරයා මෙම සභාවේ ඉන්නවා; ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා. එතුමා මේකට පිළිතුරු දෙන නැත. එතුමාගේ අනුදැනුමකින් තොරව ඒ මුදල් අවහාවන විමට, බැඳුම්කර ගනුදෙනුවට යන්න විධියක් නැත. තමුන්නාන්සේ මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න. ඒ කරපු මහා භොරකම ගැන තමුන්නාන්සේ වගකීම ගන්න.

ගරු කථානායකතුමා
(මාණ්ඩුමිල පාඨානායකර් අවර්ඝර්)
(The Hon. Speaker)
ගරු සභානායකතුමා පිළිතුරක් දෙනවාද?

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(මාණ්ඩුමිල ලක්ෂ්මන් කිරිඇල්ල)
(The Hon. Lakshman Kiriella)
ගරු කථානායකතුමනි, මගේ නම කියපු නිසා උන්තරයක් දෙන්නමි. UGC එකේ සල්ලි NSB එකට දාලා, NSB එකෙන් ඒ සල්ලි යෙදව්වා. ඒකයි වූණේ.

ගරු කථානායකතුමා
(මාණ්ඩුමිල පාඨානායකර් අවර්ඝර්)
(The Hon. Speaker)
හොදයි. ඒ ගැන නැවත වාදයක් අවශ්‍ය නැත.
ප්‍රශ්න අංක 5 - 198/18 - (1), ගරු උදය ප්‍රහාන් ගම්මන්පිල මහතා. [සභා ගර්භය තුළ නැත.]
ප්‍රශ්න අංක 6 - 219/18 - (1), ගරු ඩග්ලස් දේවානන්දා මහතා.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(මාණ්ඩුමිල ලක්ෂ්මන් කිරිඇල්ල)
(The Hon. Lakshman Kiriella)
Sir, I rise to a point of Order.

ගරු කථානායකතුමා
(මාණ්ඩුමිල පාඨානායකර් අවර්ඝර්)
(The Hon. Speaker)
Hon. Lakshman Kiriella, what is the point of order?

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(මාණ්ඩුමිල ලක්ෂ්මන් කිරිඇල්ල)
(The Hon. Lakshman Kiriella)
ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා මගේ නම සඳහන් කළා. තමුත් බිමල් රත්නායක මැතිතුමා මට කීවා, ඒ අවස්ථාවේ වෙන ඇමතිවරයෙක් හිටියේ කියලා. පසුගිය කාලයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇමතිවරු ගණනාවක් හිටියා. ගිය අවුරුදු තුනට උසස් අධ්‍යාපන ඇමතිවරු හතර පස් දෙනෙක් හිටියා. මේ ප්‍රශ්නයේ අග මුල හොයා ගන්න විවාදයක් දුන්නාට මගේ විරුද්ධත්වයක් නැත. ඒ අග මුල හොයමු කවුද මුදල් දුන්නේ කියලා.

ගරු බිමල් රත්නායක මහතා
(මාණ්ඩුමිල බිමල් රත්නායකර්)
(The Hon. Bimal Rathnayake)
ගරු කථානායකතුමනි,-

ගරු කථානායකතුමා
(මාණ්ඩුමිල පාඨානායකර් අවර්ඝර්)
(The Hon. Speaker)
ඔබතුමාගේ නමින් කියවුණා ද? දැන් ආපහු වාදයකට යනවා නේ.

ගරු බිමල් රත්නායක මහතා
(මාණ්ඩුමිල බිමල් රත්නායකර්)
(The Hon. Bimal Rathnayake)
ගරු කථානායකතුමනි, මට පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි.

ගරු කථානායකතුමා
(මාණ්ඩුමිල පාඨානායකර් අවර්ඝර්)
(The Hon. Speaker)
හොදයි. මොකක්ද, පැහැදිලි කිරීම?

ගරු බිමල් රත්නායක මහතා
(මාණ්ඩුමිල බිමල් රත්නායකර්)
(The Hon. Bimal Rathnayake)
ගරු කථානායකතුමනි, මම ඒ අදාළ ඇමතිතුමාගේ නමින් කීවා. බැඳුම්කර වංචාව සිද්ධ වෙන වෙලාවේ මගේ දැනීමේ හැටියට උසස් අධ්‍යාපන ඇමති ධුරය දැරුවේ, -2015 පෙබරවාරි මාසයේ- කබීර් භාෂීම් ඇමතිවරයා. මම ඒක තමයි එතුමාට කීවේ.

ගොවීන්ට සහනදායී පදනම මත විදුලිබලය සැපයීම:
විස්තර

විවිධානිකරු ආදායමට පාදක වන බලයට
වැරදි වැරදි: විවිධානිකරු
PROVISION OF ELECTRICITY TO FARMERS ON
CONCESSIONARY BASIS: DETAILS

219/18

6. ගරු ඩග්ලස් දේවානන්දා මහතා

(මාණ්ඩුමිල උදය ප්‍රහාන්)
(The Hon. Douglas Devananda)
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසූ ප්‍රශ්නය - (1):

- (අ) (i) ගොවි ජනතාවට සහනදායී පදනම මත විදුලිබලය ලබාදීමේ ව්‍යාපෘතිය දැනට ක්‍රියාත්මක වන ආකාරය කවරේද;
- (ii) ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන දිස්ත්‍රික්ක කවරේද;
- (iii) මෙම ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය පැවැත්වූ යාපනය ඇතුළු උතුරු පළාතේ ගොවි ජනතාවට මෙම ව්‍යාපෘතියේ ප්‍රතිලාභ ලැබෙන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්නේද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

මිහිණි මත්ත මුහුණත පුහුණුව ක්‍රියාත්මක කිරීමේදී සහතික අයුරු සහතික මත පදනම්ව ක්‍රියාත්මක කිරීමේදී

- (අ) (i) විවිධානිකරු ආදායමට පාදක වන බලයට වැරදි වැරදි: විවිධානිකරු සහතික මත පදනම්ව ක්‍රියාත්මක කිරීමේදී මිහිණි මත්ත මුහුණත පුහුණුව ක්‍රියාත්මක කිරීමේදී සහතික මත පදනම්ව ක්‍රියාත්මක කිරීමේදී මිහිණි මත්ත මුහුණත පුහුණුව ක්‍රියාත්මක කිරීමේදී
- (ii) මිහිණි මත්ත මුහුණත පුහුණුව ක්‍රියාත්මක කිරීමේදී මිහිණි මත්ත මුහුණත පුහුණුව ක්‍රියාත්මක කිරීමේදී මිහිණි මත්ත මුහුණත පුහුණුව ක්‍රියාත්මක කිරීමේදී
- (iii) මිහිණි මත්ත මුහුණත පුහුණුව ක්‍රියාත්මක කිරීමේදී මිහිණි මත්ත මුහුණත පුහුණුව ක්‍රියාත්මක කිරීමේදී මිහිණි මත්ත මුහුණත පුහුණුව ක්‍රියාත්මක කිරීමේදී

වැඩ මාකාණத்தில் விவசாயிகளுக்கு இக்கருத் திட்டத்தின் நன்மைகள் கிடைக்கும் திகதி யாது;

என்பதை அவர் இச்சபைக்கு அறிவிப்பாரா?

(ஆ) இன்றேல், ஏன்?

asked the Minister of Power and Renewable Energy:

(a) Will he inform this House-

- (i) the manner in which the project to supply electricity to the farmers at a concessionary basis is implemented at present;
- (ii) the districts in which this project is implemented; and
- (iii) the date on which the farmers in the Northern Province including Jaffna where the inauguration ceremony of this national programme was held, get the benefits of this project?

(b) If not, why?

ගරු අජිත් පී. පෙරේරා මහතා (විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு அஜித் பீ. பெரேரா - மின்வலு மற்றும் புதுப்பிக்கத்தக்க சக்தி இராஜாங்க அமைச்சர்)

(The Hon. Ajith P. Perera - State Minister of Power and Renewable Energy)

ගරු කපානයකතුමනි, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

- (අ) (i) ගොවි ජනතාවට සහනදායී පදනම මත විදුලි බලය ලබා දීමේ ව්‍යාපෘතිය අපි ආරම්භ කළා. එම ව්‍යාපෘතිය යටතේ සහනදායී ගාස්තු ක්‍රියාත්මක කිරීමට පෙර, පහත වගුවෙහි දක්වා ඇති පරිදි කර්මාන්ත අයකුම ගොවීන්ගෙන් අයකර ගන්නා ලදී.

මාසයක් සඳහා පරිභෝජනය (kWh)	බලශක්ති ගාස්තු (LKR/kWh)	ස්ථීර ගාස්තු (LKR/Month)
<300	10.80	600
>300	12.20	

ගොවීන් සඳහා සහනදායී ගාස්තු 2016.10.05 දින හඳුන්වා දුන් අතර, ගොවීන්ගේ අයකුම පහත වගුවෙහි දක්වා ඇත. අමතර ගාස්තු නොමැතිව මෙම සහනදායී පරිභෝජන කාල වෙන යොමු වීමට ගොවීන්ට හැකියාව ඇත.

වෙලාව	බලශක්ති ගාස්තු (LKR/kWh)	ස්ථීර ගාස්තු (LKR/Month)
දිවා කාලය (5.30-18.30)	11.00	300
ඉල්ලුම වැඩි කාලසීමාව (18.30-22.30)	20.50	
ඉල්ලුම අඩු කාලසීමාව (22.30-05.30)	6.85	

මෙය තමයි අපි ලබාදුන් සහනය. රාත්‍රී 10.30න් ආරම්භ වෙලා පාන්දර 5.30දක්වා කාලය තුළ රුපියල් 6.85ක් වැනි ඉතාම අඩු මුදලකට විදුලි ඒකකයක් ලබා ගැනීමට ගොවීන්ට අවස්ථාව ලබා දුන්නා. ඒ වාගේම රුපියල් 600ක්ව තිබුණු ස්ථීර ගාස්තුව රුපියල් 300 දක්වා අඩු කළා. ඒ මඟින් ගොවීන්ට ලොකු සහනයක් ලැබුණා.

- (ii) මෙම ව්‍යාපෘතිය උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව සහ මන්නාරම් දිස්ත්‍රික්ක තුළ ක්‍රියාත්මක වේ. එම වැඩ සටහනේ ආරම්භක උත්සවය අපි යාපනය ඇතුළු එම ප්‍රදේශවල පැවැත්වුවා.
- (iii) අද වන විට උතුරු පළාතේ ගොවීන් 74දෙනෙක් මෙම සහනදායී යෝජනා ක්‍රමය යටතේ අඛණ්ඩව ප්‍රතිලාභ ලබනවා. සමහර ගොවීන් මෙම වැඩ පිළිවෙලට සම්බන්ධ වූණත්, ඔවුන්ට ආවේනික යම් යම් භාවිත කිරීමේ ගැටලු නිසා අඛණ්ඩව සම්බන්ධ වූණේ නැහැ. විශේෂයෙන්ම මෙම ක්‍රමවේදය යටතේ ඔවුන්ට අඩු මිලකට විදුලිය ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ, රාත්‍රී 10.30 සිට පාන්දර 5.30 දක්වා කාලය තුළ විදුලිය ඒකකයක් රුපියල් 6.85කට ගන්න පුළුවන්.

මෙහි වෙනසකුත් ඇතිවෙලා තිබෙනවා ගරු මන්ත්‍රීතුමනි. මීට කලින් රුපියල් 10.80ක් තමයි විදුලි ඒකකයක අවම ගාස්තුව විධියට තිබුණේ. නමුත් දැන් ඒකකයක් රුපියල් 6.85කට ගන්න පුළුවන්.

(ආ) අදාළ නොවේ.

ගරු ඩග්ලස් දේවානන්දා මහතා
(மாண்புமிகு டக்ளஸ் தேவானந்தா)
(The Hon. Douglas Devananda)

நன்றி! கௌரவ இராஜாங்க அமைச்சர் அவர்களே, நீங்கள் சொன்ன விடயம் தொடர்பில் குறித்த விவசாய மக்களுக்குத் தெளிவுற்ற நிலைமை இருக்கின்றது. ஆனபடியால், அந்த மக்களுக்கு இவ்விடயம் தொடர்பில் தெளிவுபடுத்துமாறு கேட்டுக்கொள்கின்றேன்.

ගරු අජිත් පී. පෙරේරා මහතා
(மாண்புமிகு அஜித் பீ. பெரேரா)
(The Hon. Ajith P. Perera)

ගරු මන්ත්‍රීතුමනි, මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට තිබෙන ලොකුම ගැටලුව තමයි මේ සඳහා ප්‍රමාණවත් පිරිසක් සම්බන්ධ නොවීම. අපි උත්සවයක් පවත්වා, දැනුවත් කරලා, පුවත්පත් දැන්වීම් පළ කරලා මේ ගැන කටයුතු කළා. ඇත්තටම මේ ව්‍යාපෘතිය සාර්ථක වෙන්න නම්, එම ප්‍රදේශයේ ගොවීන් වැඩි වැඩියෙන් මෙයට සම්බන්ධ වෙන්න ඕනෑ. නමුත් අපටත් හිතාගන්න අමාරුයි, මෙතරම් විශාල සහනයක් දීලා තිබෙද්දීත් 74 දෙනෙකු පමණයි තවමත් මෙයට අඛණ්ඩව සම්බන්ධ වෙලා තිබෙන්නේ. ඔබතුමන්ලා ප්‍රදේශයේ නායකයන් හැටියට මේ ගැන දැනුවත් කරනවා නම්, අපිත් ඒ ගැන සතුටු වෙනවා. මොකද, මේ තත්ත්වය දිගින් දිගට පවත්වාගෙන යන්න අපට අවශ්‍යයි. දැනට ඉතාම අඩු ඉල්ලුමක් තමයි මෙම ව්‍යාපෘතිය සඳහා තිබෙන්නේ.

ගරු ඩග්ලස් දේවානන්දා මහතා
(மாண்புமிகு டக்ளஸ் தேவானந்தா)
(The Hon. Douglas Devananda)
அந்த மக்களுக்கு இவ்விடயம் தொடர்பில் போதிய தெளிவில்லாத நிலைமை இருக்கின்றது.

ගරු අජීත් පී. පෙරේරා මහතා
(மாண்புமிகு அஜித் பீ. பெரேரா)
(The Hon. Ajith P. Perera)

ගරු කපානයකතුමනි, බොහොම සරලව කිව්වොත්, රාත්‍රී 10.30 ඉඳලා පාන්දර 5.30 වෙනතුරු කෘෂිකර්මාන්තය සඳහා විදුලිය ලබා ගන්නවා නම්, විදුලි ඒකකයකට අය කරන්නේ රුපියල් 6.85ක් පමණයි. ඊට කලින් අවමය රුපියල් 10.80යි. රුපියල් 4.00කට ආසන්න ප්‍රමාණයේ වාසියක් හැම ගොවියෙකුටම තිබෙනවා. ඒක තමයි වාසිය.

ගරු ඩග්ලස් දේවානන්දා මහතා
(மாண்புமிகு டக்ளஸ் தேவானந்தா)
(The Hon. Douglas Devananda)

கௌரவ இராஜாங்க அமைச்சர் அவர்களே, நீங்கள் சொல்கின்ற விடயம் தொடர்பில் அந்த விவசாய மக்களுக்குப் போதிய தெளிவில்லை என்றுதான் சொல்கின்றேன்.

ගරු අජීත් පී. පෙරේරා මහතා
(மாண்புமிகு அஜித் பீ. பெரேரா)
(The Hon. Ajith P. Perera)

ඒ පිළිබඳව අදාළ සියලු දෙනා තවදුරටත් දැනුවත් කිරීමට අපි කටයුතු කරනවා. ඔබතුමා ප්‍රශ්නය යොමු කළාට බොහොම ස්තූතියි.

කුඩා මුත්ගමුව රාජසිංහ විද්‍යාලය : භෞතික හා මානව සම්පත් හිඟය

குடா புத்கமுவ ராஜசிங்க வித்தியாலயம்: பௌதிக மற்றும் மனித வளப் பற்றாக்குறை
KUDA BUTHGAMUWA RAJASINGHE VIDYALAYA: SHORTAGE OF PHYSICAL AND HUMAN RESOURCES

234/18

7. ගරු එස්.එම්. මරික්කාර් මහතා
(மாண்புமிகு எஸ்.எம். மரிக்கார்)
(The Hon. S.M. Marikkar)

අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසූ ප්‍රශ්නය - (1):

- (අ) (i) කොළොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි එකම මිශ්‍ර ජාතික පාසල කුඩා මුත්ගමුව රාජසිංහ විද්‍යාලය බවත්;
- (ii) මේ වනවිට එම විද්‍යාලය භෞතික හා මානව සම්පත් හිඟ වීමෙන් දිනෙන් දින අභාවයට යමින් පවතින බවත්;
- (iii) මෙම ජාතික පාසලේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 26ක් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 10ක් පවතින බවත්;
- (iv) මේ හේතුවෙන් මෙම විද්‍යාලයේ සිසු සිසුවියන් අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයෙන් පසුව අ.පො.ස. (උසස් පෙළ) හැදෑරීමට වෙනත් පාසල් කරා යොමු වන බවත්;

එතුමා දන්නේද?

- (ආ) (i) ඉහත සඳහන් පුරප්පාඩු පිරවීම සඳහා ඇති සැලසුම් කවරේද;
- (ii) ඒ සඳහා පියවර ගනු ලබන දිනය කවරේද;

- (iii) 2017 වර්ෂයේදී මෙම විද්‍යාලයේ භෞතික හා මානව සම්පත් සංවර්ධනය සඳහා ලබා දී ඇති ප්‍රතිපාදන වෙන් වශයෙන් කවරේද;
- (iv) එම ප්‍රතිපාදනවලින් දැනට සිදුකර ඇති වැඩසටහන්වල ප්‍රගතිය කවරේද;
- (v) 2018 වර්ෂයේ මෙම විද්‍යාලයේ භෞතික හා මානව සම්පත් සංවර්ධනය සඳහා ප්‍රතිපාදන ලබාදීමට සැලසුම්කර තිබේද;

(vi) එසේ නම්, එම ප්‍රතිපාදන කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

கல்வி அமைச்சரைக் கேட்ட வினா:

- (அ) (i) கொலன்னாவ கல்விக் கோட்டத்தில் அமைந்துள்ள ஒரேயொரு கல்வன் தேசிய பாடசாலை, குடா புத்கமுவ ராஜசிங்க வித்தியாலயமாகும் என்பதையும்;
- (ii) தற்போது மேற்படி வித்தியாலயம் பௌதிக மற்றும் மனித வளப் பற்றாக்குறை காரணமாக நாளுக்குநாள் வீழ்ச்சியடைந்து வருகின்றது என்பதையும்;
- (iii) மேற்படி தேசிய பாடசாலையில் கல்விசார்பணியாட்டொகுதியில் 26 வெற்றிடங்களும், கல்விசாரார்பணியாட்டொகுதியில் 10 வெற்றிடங்களும் காணப்படுகின்றன என்பதையும்;
- (iv) இதன் காரணமாக இக்கல்லூரியின் மாணவர்கள் க.பொ.த. (சாதாரண தரப்) பரீட்சையின் பின்னர் க.பொ.த. (உயர் தரம்) கற்பதற்காக வேறு பாடசாலைகளுக்குச் செல்கின்றார்கள் என்பதையும்;

அவர் அறிவாரா?

- (ஆ) (i) மேற்படி வெற்றிடங்களை நிரப்புவதற்குள்ள திட்டம் யாது என்பதையும்;
- (ii) அதற்காக நடவடிக்கை மேற்கொள்ளும் திகதி யாது என்பதையும்;
- (iii) 2017ஆம் ஆண்டில் இந்த வித்தியாலயத்தின் பௌதிக மற்றும் மனித வள அபிவிருத்திக்காக வழங்கப்பட்டுள்ள நிதி ஏற்பாடுகள் தனித்தனியே யாது என்பதையும்;
- (iv) மேற்படி நிதி ஏற்பாடுகள்மூலம் தற்போது மேற்கொள்ளப்பட்டுள்ள நிகழ்ச்சித்திட்டங்களின் முன்னேற்றம் யாது என்பதையும்;
- (v) 2018 ஆம் ஆண்டில் இந்த வித்தியாலயத்தின் பௌதிக மற்றும் மனித வள அபிவிருத்திக்காக நிதி ஏற்பாடுகளை வழங்கத் திட்டமிடப்பட்டுள்ளதா என்பதையும்;
- (vi) ஆமெனில், அந்நிதி ஏற்பாடுகள் யாவை என்பதையும்;

அவர் இச்சபைக்கு அறிவிப்பாரா?

(இ) இன்றேல், ஏன்?

asked the Minister of Education:

- (a) Is he aware that-
 - (i) Kuda Buthgamuva Rajasinghe Vidyalaya is the only mixed National School available in Kolonnawa Education Division;
 - (ii) at present, that school is facing decline day by day due to the shortage of physical and human resources;
 - (iii) currently there are 26 vacancies in the academic staff and 10 vacancies in the non-academic staff of that school; and
 - (iv) due to this situation, the students of that school tend to go to other schools to do G.C.E. (Advanced Level) after passing the G.C.E. (Ordinary Level) Examination?
- (b) Will he inform this House-
 - (i) the nature of the plans that are in place to fill these vacancies;
 - (ii) the date on which steps will be taken to implement those plans;
 - (iii) separately of the provisions that have been allocated for the development of physical and human resources of this school in year 2017;
 - (iv) the progress of the programmes that have been implemented at present utilizing such provisions;
 - (v) whether it has been planned to allocate provisions for the development of physical and human resources of this school in year 2018; and
 - (vi) if, so what those provisions are?
- (c) If not, why?

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා
 (மாண்புமிகு அக்கில விராஜ் காரியவசம்)
 (The Hon. Akila Viraj Kariyawasam)
 ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

- (අ) (i) ඔව්.
- (ii) ජාතික පාසල්වල පවතින අඩුපාඩු සම්බන්ධයෙන් අමාත්‍යාංශය වෙත ලැබී ඇති තොරතුරු අනුව අදාළ අඩුපාඩු සම්පූර්ණ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
- (iii) මෙම විද්‍යාලයේ අධ්‍යාපන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 14ක් පවතින අතර අනාධ්‍යාපන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 10ක් පවතී.
- (iv) විවිධ හේතූන් මත අ.පො.ස (සාමාන්‍ය පෙළ) සමත්වන සිසු සිසුවියන් වඩා ජනප්‍රිය යැයි සැලකෙන පාසල් වෙත යොමු වීම දීර්ඝකාලීනව සිදුවේ.
- (ආ) (i) උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම යටතේ මෙම පාසලට උපාධි ගුරුවරුන් එක් අයෙකු ද (01),

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ගුරුවරුන් ස්ථානගත කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම පාසලට ගුරුවරුන් තිදෙනෙක් ද (03) ලබා දී ඇත. ඊට අමතරව දැනට සිදු කරනු ලබන දස අවුරුදු ගුරු මාරු වැඩසටහන යටතේ ගුරු පුරප්පාඩු හැකි උපරිම මට්ටමින් සම්පූර්ණ කිරීමට පියවර ගැනීමට බලාපොරොත්තු වේ.

එසේම අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ජාතික පාසල් සඳහා අනාධ්‍යාපන කාර්ය මණ්ඩලය බඳවා ගනු ලබන අවස්ථාවේ දී එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ලැබේ.

ගරු මන්ත්‍රීතුමනි, ඇත්තටම එතැන දෙමළ මාධ්‍ය පුරප්පාඩු දෙකක් තිබෙනවා, දෙමළ මාධ්‍ය ගුරුවරුන් සොයා ගැනීමට නොහැකි ප්‍රශ්නයක් තිබෙනවා. ඒ වාගේම ප්‍රාථමික අංශයේ ගුරුවරියක් ප්‍රසූත නිවාඩු ලබා සිටිනවා. අලුතින් ප්‍රාථමික අංශයට පැමිණි තවත් ගුරුවරියක් විශ්‍රාම ගොස් තිබෙනවා. පුරවැසි අධ්‍යාපනය සඳහාත් ගුරු පුරප්පාඩුවක් තිබෙනවා. එවැනි කාරණා තමයි පුරප්පාඩු ඇති වීමට හේතු වෙලා තිබෙන්නේ.

- (ii) ගුරු භවතුන් බඳවා ගන්නා ආකාරය අනුව මෙම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අඛණ්ඩව කටයුතු කරනු ලැබේ.

අනාධ්‍යාපන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩුද අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඉදිරියේ දී ජාතික පාසල් සඳහා අනාධ්‍යාපන කාර්ය මණ්ඩලය බඳවා ගන්නා අවස්ථාවේ දී සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ලැබේ.

- (iii) මෙම විද්‍යාලයට 2017 වර්ෂයේ දී ජාතික පාසල් ශාඛාවෙන් පමණක් ලබා දී ඇති ප්‍රතිපාදන පහත පරිදි වේ.

- 01. පාසල් පාදක ඉගෙනුම් පුවර්ධන (SBLIG) - රු. 621,225.00
- 02. ලී බඩු උපකරණ අලුත්වැඩියාව සඳහා - රු. 100,000.00
- 03. ද්විතීක අංශය සඳහා ගුණාත්මක යෙදවුම් - රු. 73,857.00
- රු. 795,082.00

මෙහි ද්විතීක අංශයේ ගුණාත්මක යෙදවුම් සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන පාසලේ සංවර්ධන ගිණුමට බැර වී ඇත්තේ 2018 වර්ෂයේදීය. ඉහත සඳහන් ප්‍රතිපාදනවලට අමතරව 2016/2017 වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙනත් අංශ වෙතින් පාසලට ලැබී ඇති මූල්‍ය ප්‍රතිපාදන හා භෞතික සම්පත් ලේඛනය ඇමුණුම මගින් දැක්වේ. ඇමුණුම සභාගත* කරමි.

* පුස්තකාලයේ තබා ඇත.
 * நூலிணையத்தில் வைக்கப்பட்டுள்ளது.
 * Placed in the Library.

[ගරු අකිල විරාජ් කාරියවසම් මහතා]

ගරු මන්ත්‍රීතුමනි, මම ඉන් කිහිපයක් කෙටියෙන් සඳහන් කරන්නම්. 2016 වර්ෂයේ, විද්‍යාගාර හා පන්ති කාමර අලුත්වැඩියාවට රුපියල් 2,000,000.00යි, මාටින් වික්‍රමසිංහ ශාලාව හා කුමාරතුංග මුණිදාස ශාලාව අලුත්වැඩියාවට රුපියල් 1,650,000.00යි, ලී බඩු අලුත්වැඩියාවට රුපියල් 51,253.56යි. ගුණාත්මක යෙදවුම් (පරිභෝජ්‍ය) සඳහා රුපියල් 67,056.00යි, පුස්තකාල පොත් මිලට ගැනීමට රුපියල් 100,000.00යි, පාසල් පාදක ඉගෙනුම් ප්‍රවර්ධන ප්‍රදාන සඳහා රුපියල් 621,225.00යි.

2017 වර්ෂයේ, ලී බඩු අලුත්වැඩියාවට රුපියල් 100,000.00යි, මහසෙන් ශාලාව (තෙමහල්) අලුත්වැඩියා කිරීමට වෙන් කළ මුදල රුපියල් 9,318,200.00යි, මද්දුම බණ්ඩාර ශාලාව අලුත්වැඩියාවට වෙන් කළ මුදල රුපියල් 7,579,500.00යි.

ඊට අමතරව 2017 වර්ෂයේ, විද්‍යාලයීය තාක්ෂණික පීඨයට අදාළ උපකරණ ගොඩක් දීලා තිබෙනවා. ඒ අතර, multimedia, laptops, fax machines සහ ක්‍රිකට් බඩු ඇතුළු ගොඩක් දේවල් දීලා තිබෙනවා. සියල්ලම කියවන්නට ගියොත් කාලය නාස්ති වෙන නිසා මම ඇමුණුම සභාගත කළා.

- (iv) ලී බඩු, ඩෙස්ක්-පුටු අලුත්වැඩියාව, සිසු සිසුවියන්ගේ විෂය සහ විෂය බාහිර ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීම, පුස්තකාල පොත් මිලදී ගැනීම, ගොඩනැගිලි අලුත්වැඩියාව ආදී කටයුතු සඳහා මෙම ප්‍රතිපාදන යොදාගෙන ඇත.
- (v) ඔව්.
- (vi) සියලුම ජාතික පාසල්වල පාසල් පාදක ඉගෙනුම් ප්‍රවර්ධන, ලී බඩු උපකරණ අලුත්වැඩියාව, ගුණාත්මක යෙදවුම් ආදී කටයුතු සඳහා 2018 වර්ෂයේදී ජාතික පාසල් ශාඛාව වෙත වෙන් කර ඇති ප්‍රතිපාදන එම පාසල් අතර අදාළ පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කර ගනිමින් ලබා දෙනු ලැබේ.

මෙම පාසල සඳහා 2018 වර්ෂය වෙනුවෙන් රු.338,850.00ක් පාසල් පාදක ඉගෙනුම් ප්‍රවර්ධන ප්‍රදාන ලෙස ලබා දීමට සැලසුම් කර ඇත.

(ඇ) අදාළ නොවේ.

ගරු එස්.එම්. මරික්කාර් මහතා
(மாண்புமிகு எஸ்.எம். மரிக்கார்)
(The Hon. S.M. Marikkar)

ගරු ඇමතිතුමනි, මගේ පළමුවැනි අතුරු ප්‍රශ්නය මෙයයි. කොළොන්නාව අධ්‍යාපන කොට්ඨාසයේ පිරිමි දරුවන්ට යන්න තිබෙන එකම ජාතික පාසල මේක. ඔබතුමා කරපු ටික කිව්වා. නොකරපු දේවල් සැහෙන්න ප්‍රමාණයක් තිබෙනවා. "ලහම පාසල - හොඳම පාසල" වැඩසටහන යටතේ පළාත් පාසල්වලට විශාල මුදලක් වෙන් කරද්දී, ජාතික පාසල්වලට වෙන් කරලා තිබෙන මුදල් ප්‍රමාණය අඩුයි කියලා ඔබතුමා පිළිගන්නවාද? ඔබතුමා ලබාදුන් පිළිතුර අනුව අධ්‍යායන කාර්ය මණ්ඩලය 14දෙනෙක් හිඟයි කියලා කිව්වා. නමුත් 20දෙනෙකුගේ හිඟයක් තිබෙනවා. මට ඒ විස්තර ඔක්කෝම ලිඛිතව තමුන්නාන්සේට ලබා

දෙනන පුළුවන්. මම ඔබතුමාට 2017.07.26වැනි දා ලිඛිතව මේ සියලු විස්තර එවලා තිබෙනවා. ඒ ඔක්කෝම බලලා, ඒ අඩු පාඩු ටික හදලා අපට මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් අවශ්‍ය පහසුකම් ලබා දෙනන පුළුවන්ද?

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා
(மாண்புமிகு அகில விராஜ் காரியவசம்)
(The Hon. Akila Viraj Kariyawasam)

ගරු කථානායකතුමනි, මන්ත්‍රීතුමා කියපු පුරප්පාඩු සංඛ්‍යාව වැරදියි. අපට ඕනෑ-ඕනෑ විධියට පුරප්පාඩු පුරවන්න බැහැ. එහි cadre එකක් තිබෙනවා. අවශ්‍ය ප්‍රමාණය අනුව තමයි ගුරු පුරප්පාඩු පුරවන්න පුළුවන්කම තිබෙන්නේ. ඒක නිසා මම ලබාදුන් සංඛ්‍යා ලේඛන නිවැරදියි. ගරු කථානායකතුමනි, ඒ වාගේම ජාතික පාසල්වලටත් අපි විශාල වැඩ කොටසක් ඉටු කරලා තිබෙනවා. ඔබතුමන්ලාත් ඒක දන්නවා; අපේ ගරු මන්ත්‍රීතුමන් දන්නවා. මේ රටේ ඕනෑ තැනකට ගිහිල්ලා බලන්න, කවදාවත් දීලා නැති විධියට ගොඩනැගිලි ආදී භෞතික සම්පත් දීලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම දැන් දාහකට වැඩි ප්‍රමාණයක් තට්ටු දෙකේ, තුනේ ගොඩනැගිලි, පුස්තකාල, විද්‍යාගාර විවෘත කරන්න තිබෙනවා. මේ ආදී වශයෙන් භෞතික සම්පත් විශාල ප්‍රමාණයක් ලබා දීලා තිබෙනවා. මේ පාසලට වුණත් එහෙමයි. මම ඒ ලැයිස්තුව කියව්වේ නැහැ. ඔබතුමා ඒ ගැන බැලුවොත් පෙනෙයි. කෝටි ගණනක් මේ පාසලටත් ලබා දීලා තිබෙනවා. දැන් මම කිව්වා - [බාධා කිරීමක්] මදියි කියලා කිව්වාට, ආර්ථික විද්‍යාව අනුව සීමිත සම්පත් ප්‍රමාණයකින් අසීමිත වුවමනාවන් ඉෂ්ට කරගන්න පුළුවන්කමක් නැහැ. අපි පුළුවන් තරම් සම්පත් දීලා තිබෙනවා. තවත් දෙන්නම්. හැම තැනටම දෙන්න ඕනෑ. ඇත්ත වශයෙන්ම අනෙක් පාසල්වලට සාපේක්ෂව මේ පාසලට ගොඩක් පහසුකම් තිබෙනවා. මහියංගනය වාගේ ප්‍රදේශවල, මොනරාගල වාගේ ප්‍රදේශවල පාසල්වලට වැසිකිළි-කැසිකිළි වාගේ දේවල්වල ඉදලා ගොඩක් සම්පත් දෙන්න ඕනෑ. අපි මොනරාගල දිස්ත්‍රික්කයේ වැසිකිළි 14,000ක් හදනවා. අපේ රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා දැන් මේ සභාවේ හිටියා, එතුමා දන්නවා ඇති, අපේ රජය ඉදිරි කාලය තුළ "ගම්පෙරළිය" වැඩසටහන යටතේ මුළු දිස්ත්‍රික්කයේම අවශ්‍යතා සපුරන බව. මේ වාගේ සමානව බෙදී යන විධියට අපි මේ සම්පත් දෙන්න ඕනෑ. [බාධා කිරීම]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ගරු මන්ත්‍රීවරුනි, ප්‍රශ්නය අහපු මන්ත්‍රීතුමාට කථා කරන්න ඉඩ දෙන්න.

ගරු එස්.එම්. මරික්කාර් මහතා
(மாண்புமிகு எஸ்.எம். மரிக்கார்)
(The Hon. S.M. Marikkar)

ගරු ඇමතිතුමාට මම කියන්නේ, පළාත් සභා පාසල්වලට සාපේක්ෂව ජාතික පාසල්වලට මදියි කියන එකයි.

ගරු ඇමතිතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය මෙයයි. ඔබතුමා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක්. ඒ වාගේම ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයායි. ඒ නිසා මම ඔබතුමාගෙන් මේ ප්‍රශ්නය අහන්න කැමැතියි. ඔබතුමා කැමැති නම් මට මේකට උත්තරයක් දෙන්න. විජයකලා මහේස්වරන් රාජ්‍ය ඇමතිතුමිය ජාතිද්‍රෝහී, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාරයේ ප්‍රකාශයක් කර තිබෙනවා. අපි එම ප්‍රකාශය හෙළා දකිනවා වාගේම, එයට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. එය රජයේ මතයද, එක්සත් ජාතික පක්ෂයේ මතයද? ඔබතුමා මේ සම්බන්ධයෙන් මොකක්ද කියන්නේ?

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා
(*மாண்புமிகு அக்கில விராஜ் காரியவசம்*)
(The Hon. Akila Viraj Kariyawasam)

ගරු මන්ත්‍රීතුමනි, එක්සත් ජාතික පක්ෂය විධියට අපි ඒ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා විධියට මම දුරකථනයෙන් කථා කරලා, එතුමිය කළ ප්‍රකාශය පිළිබඳව එතුමියගෙන් විමසුවා. එතුමිය මට කිව්වේ, දැරිවියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇතිවුණු හිතේ අමාරුවට ඒ වෙලාවේ ඒ වාගේ ප්‍රකාශයක් කළා කියායි. ඒ නිසා පක්ෂයක් විධියට අපි ඒ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා. ගරු කථානායකතුමනි, පසුගිය දවස්වල හිට්ලර්ව උදාහරණයට අරගෙනත් මේ විධියට නායකයෝ සමාන කළා. මේකත් ඒ වාගේ දෙයක් නමයි. [සෝෂා කිරීම]

ගරු විමල් වීරවංශ මහතා
(*மாண்புமிகு விமல் வீரவங்கு*)
(The Hon. Wimal Weerawansa)
Sir, I rise to a point of Order.

ගරු කථානායකතුමා
(*மாண்புமிகு சபாநாயகர் அவர்கள்*)
(The Hon. Speaker)
ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමනි, මේ කාරණය සම්බන්ධයෙන් අපිට වාදයකට යන්න බැහැ.

ගරු එස්.එම්. මරික්කාර් මහතා
(*மாண்புமிகு எஸ்.எம். மரிக்காரர்*)
(The Hon. S.M. Marikkar)
Sir, I rise to a point of Order.

ගරු කථානායකතුමනි, මගේ ප්‍රශ්නය අහන්න අවස්ථාව දෙන්න.

ගරු කථානායකතුමා
(*மாண்புமிகு சபாநாயகர் அவர்கள்*)
(The Hon. Speaker)
ගරු එස්.එම්. මරික්කාර් මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ ප්‍රශ්නය අහලා අවසන් කරන්න.

ගරු එස්.එම්. මරික්කාර් මහතා
(*மாண்புமிகு எஸ்.எம். மரிக்காரர்*)
(The Hon. S.M. Marikkar)
ගරු ඇමතිතුමනි, අපේ කොලොන්නාව පැත්තේ අංගොඩ මානසික රෝහල තිබෙනවා. එතුමියට හිතේ අමාරුවක් තිබෙනවා නම් එතුමිය ඒකට එවන්න පුළුවන්.

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා
(*மாண்புமிகு அக்கில விராஜ் காரியவசம்*)
(The Hon. Akila Viraj Kariyawasam)
ගරු මන්ත්‍රීතුමනි, මම හිතන විධියට ඔබතුමාම ඒක රාජ්‍ය ඇමතිතුමියට කිව්වා නම් හොඳයි.

ගරු විමල් වීරවංශ මහතා
(*மாண்புமிகு விமல் வீரவங்கு*)
(The Hon. Wimal Weerawansa)
Sir, I rise to a point of Order.

ගරු කථානායකතුමා
(*மாண்புமிகு சபாநாயகர் அவர்கள்*)
(The Hon. Speaker)

ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ point of Order එක මොකක්ද? ගරු අධ්‍යාපන ඇමතිතුමා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා විධියට මේ ප්‍රශ්නය ගැන දැන් පැහැදිලි කිරීමක් කළා. ඒ ගැන දැන් වාද කරන්න අවශ්‍ය නැහැ.

ගරු විමල් වීරවංශ මහතා
(*மாண்புமிகு விமல் வீரவங்கு*)
(The Hon. Wimal Weerawansa)
ගරු කථානායකතුමනි, - [බාධා කිරීමක්]

ගරු කථානායකතුමා
(*மாண்புமிகு சபாநாயகர் அவர்கள்*)
(The Hon. Speaker)
ප්‍රමාද නොවී කියන්න. ඔබතුමා කියන්නේ මොකක්ද?

ගරු විමල් වීරවංශ මහතා
(*மாண்புமிகு விமல் வீரவங்கு*)
(The Hon. Wimal Weerawansa)

ගරු කථානායකතුමනි, අපි මන්ත්‍රීවරයකු හැටියට මේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු පටන් ගන්නකොට දිවුරුම් දෙනවා; ප්‍රතිඥාවක් දෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින බවට; රටේ ඒකීයභාවය රකින බවට සහ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය නොකර සිටින බවටයි අප ඒ ප්‍රතිඥාව දෙන්නේ. මේ මන්ත්‍රීතුමිය රාජ්‍ය අමාත්‍යවරියක්. එතුමිය ඇමතිවරු දෙදෙනකු සිටින වේදිකාවක ඉදගෙන, LTTE සංවිධානය නැවත ගොඩ නඟන්න ඕනෑය කීමෙන් ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් කර තිබෙනවා. මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න තවදුරටත් එතුමියට අයිතියක් නැහැ. ගරු කථානායකතුමනි, මේ සභාවේ ඉදගෙන ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන්න දෙන්න බැහැ. එතුමියගේ හිතේ අමාරුවට වෙන මොකක් හරි කරගන්න කියන්න. හිතේ අමාරුවට ත්‍රස්තවාදය, - [බාධා කිරීමක්] -

ගරු දයාසිරි ජයසේකර මහතා
(*மாண்புமிகு தயாசிநி ஜயசேகர*)
(The Hon. Dayasiri Jayasekara)
Sir, I rise to a point of Order.

ගරු කථානායකතුමා
(*மாண்புமிகு சபாநாயகர் அவர்கள்*)
(The Hon. Speaker)

ගරු දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමනි, ඔබතුමා කියන්නේත් මේ කාරණය ගැනම නම්, ඒ ගැන හතර පස් සැරයක් කියන්න ඕනෑ නැහැ. ඔබතුමා කියන්න හදන්නේ මොකක්ද?

ගරු දයාසිරි ජයසේකර මහතා
(*மாண்புமிகு தயாசிநி ஜயசேகர*)
(The Hon. Dayasiri Jayasekara)

ගරු කථානායකතුමනි, ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා සඳහන් කළ කාරණයට මම තවත් යමක් එකතු කරන්න කැමැතියි. අපේ ස්ථාවර නියෝගවල අංක 1. (අ)හි මෙසේ සඳහන් වෙනවා:

"මහ ලේකම්වරයා විසින් ගනු ලබන පරිදි කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ඉදිරියේ දී සිය නිල ප්‍රතිඥාව හෝ දිවුරුම් දීම;"

එම නිසා මේ ගැන CID එකෙන් පැහැදිලි පරීක්ෂණයක් කරලා, එතුමියට විරුද්ධව ගන්න පුළුවන් සියලුම පියවර ගන්න ඕනෑ.

[ගරු දයාසිරි ජයසේකර මහතා]

ඒ විතරක් නොවෙයි, එතුමිය මෙම පාර්ලිමේන්තුවට පැමිණීම තහනම් කරන්නක් ඕනෑ. පැහැදිලිවම, මේ රට බෙදන ප්‍රකාශයක් එතුමිය විසින් කර තිබෙන්නේ.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ඒ ගැන අපි භාෂා බලා කටයුතු කරන්නම්, ගරු මන්ත්‍රීතුමනි.

ගරු දයාසිරි ජයසේකර මහතා
(மாண்புமிகு தயாசிரி ஜயசேகர)
(The Hon. Dayasiri Jayasekara)

විනාශ කර දැමූ එල්ටීටීඊය නැවත නැඟිටුවන්න ඕනෑය කියා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කථා කරනවා නම්, ඔවුන් මේ පාර්ලිමේන්තුවෙන් එළවන්න ඕනෑ. ඒ නිසා ඔබතුමා ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර මොකක්ද කියා කරුණාකර අපට කියන්න, ගරු කථානායකතුමනි. [බාධා කිරීම]

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා
(மாண்புமிகு ரோஹித அபேகுணவர்தன)
(The Hon. Rohitha Abeygunawardana)
Sir, I rise to a point of Order.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ගරු රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ ඊනි ප්‍රශ්නය මොකක්ද?

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා
(மாண்புமிகு ரோஹித அபேகுணவர்தன)
(The Hon. Rohitha Abeygunawardana)

ගරු කථානායකතුමනි, එතුමිය කළ ප්‍රකාශය නිසා මේ මොහොත වන විට මුළු රටම අස්ථාවරභාවයට පත් වෙලා තිබෙනවා.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

මම ඒ ගැන අවධානය යොමු කරන්නම්. අපි දැන් ප්‍රශ්නවලට යමු.

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා
(மாண்புமிகு ரோஹித அபேகுணவர்தன)
(The Hon. Rohitha Abeygunawardana)

ගරු කථානායකතුමනි, මට විනාඩියක් දෙන්න. [බාධා කිරීම] එතුමියගේ මහත්තයා මැරුවෙන් එල්ටීටීඊ සංවිධානයයි. අපට සැකයක් තිබෙනවා, - [බාධා කිරීම]

ගරු විමල් වීරවංශ මහතා
(மாண்புமிகு விமல் வீரவங்ச)
(The Hon. Wimal Weerawansa)

එතුමියගේ ප්‍රකාශය ගැන අමතැතිවරයාගේ මතය කියන්න.

ගරු එස්.එම්. මරික්කාර් මහතා
(மாண்புமிகு எஸ்.எம். மரிக்கார்)
(The Hon. S.M. Marikkar)

ගරු කථානායකතුමනි, - [බාධා කිරීම]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ගරු එස්.එම්. මරික්කාර් මන්ත්‍රීතුමනි, ඔබතුමා කියන්න හදන්නේ මොකක්ද?

ගරු එස්.එම්. මරික්කාර් මහතා
(மாண்புமிகு எஸ்.எம். மரிக்கார்)
(The Hon. S.M. Marikkar)

ගරු කථානායකතුමනි, අපි ඒකට විරුද්ධයි වාගේම, ඒ බෝලය උඩ දමාගෙන ගෙන අයගෙන් අහනවා, විනයෙන් ගත්තු අර සල්ලි ගැන මොනවාද කියන්නේ, හිට්ලර් ගෙනෙන්න කැමැතිද කියා. [බාධා කිරීම]

ගරු අශෝක ප්‍රියන්ත මහතා
(மாண்புமிகு அசோக்க பிரியந்த)
(The Hon. Ashoka Priyantha)
Sir, I rise to a point of Order.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ගරු අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමනි, ඔබතුමා කියන කාරණය මොකක්ද? [බාධා කිරීම] මෙතැනින් එහාට points of Order are not allowed.

ගරු අශෝක ප්‍රියන්ත මහතා
(மாண்புமிகு அசோக்க பிரியந்த)
(The Hon. Ashoka Priyantha)

ගරු කථානායකතුමනි, ඒක එක පැත්තක විතරක් මතයක් නොවෙයි. අපේ රට යුද්ධය නිසා බොහොම දුක් විඳපු රටක්. එතුමිය එවැනි ප්‍රකාශයක් කරලා ආණ්ඩුවේ රාජ්‍ය ඇමති ධුරයක් දැරීම ගැන අපිත් විරුද්ධයි. අපිත් කියන්නේ එතුමියට රාජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් වෙන්න කියායි.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
මිළඟට, ප්‍රශ්න අංක 8.

කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහායක නිලධාරීන් : රත්නපුර දිස්ත්‍රික්කය
கமத்தொழில், ஆராய்ச்சி உற்பத்தி உதவி உத்தியோகத்தர்கள்: இரத்தினபுரி மாவட்டம் AGRICULTURAL RESEARCH PRODUCTION ASSISTANT OFFICERS: RATNAPURA DISTRICT

237/18

8. ගරු හේෂන් විතානගේ මහතා
(மாண்புமிகு ஹேசான் விதானகே)
(The Hon. Heshan Withanage)

කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසූ ප්‍රශ්නය - (1):

- (අ) (i) රත්නපුර දිස්ත්‍රික්කය සඳහා අනුමත කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහායක නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;
- (ii) දැනට සේවයේ නියුතු නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;
- (iii) ඔවුන් සේවයේ නියුතු ග්‍රාම නිලධාරී වසම් කවරේද;

- (iv) දැනට එම තනතුරෙහි පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;
- (v) එම පුරප්පාඩු පිරවීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

කමත්තොழිල් අமைச்சரை කේට්ටු විනා:

- (අ) (i) இரத்தினபுரி மாவட்டத்துக்காக அங்கீகரிக்கப் பட்டுள்ள கமத்தொழில், ஆராய்ச்சி உற்பத்தி உதவி உத்தியோகத்தர்களின் எண்ணிக்கை எவ்வளவென்பதையும்;
- (ii) இன்றளவில் சேவையில் ஈடுபட்டுள்ள உத்தியோகத்தர்களின் எண்ணிக்கை எவ்வளவென்பதையும்;
- (iii) இவர்கள் சேவையில் ஈடுபட்டுள்ள கிராம உத்தியோகத்தர் பிரிவுகள் யாவை என்பதையும்;
- (iv) இன்றளவில் மேற்படி பதவியில் நிலவுகின்ற வெற்றிடங்களின் எண்ணிக்கை எவ்வளவென்பதையும்;
- (v) அவ் வெற்றிடங்களை நிரப்புவதற்கு அமைச்சு மேற்கொள்ளும் நடவடிக்கைகள் யாவை என்பதையும்;

அவர் இச் சபைக்கு அறிவிப்பாரா?

(ஆ) இன்றேல், ஏன்?

asked the Minister of Agriculture:

- (a) Will he inform this House -
 - (i) the number of Agricultural Research Production Assistant Officers that have been approved for Ratnapura District ;
 - (ii) the number of officers who are in service at present;
 - (iii) names of the Grama Niladhari Divisions in which they serve;
 - (iv) the number of vacancies that exist in the aforesaid post at present; and
 - (v) the action taken by the Ministry to fill the aforesaid vacancies?

(b) If not, why?

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා
(மாண்புமிகு ரோஹித அபேகுணவர்தன)
(The Hon. Rohitha Abeygunawardana)
Sir, I rise to a point of Order.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

දැන් ඒ කාරණය ගැන කථා කර අවසානයයි, ගරු මන්ත්‍රීතුමනි.
No points of Order could be raised now. ගරු කෘෂිකර්ම
අමාත්‍යතුමනි, ගරු භේෂාන් විතානගේ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට
පිළිතුරු දෙන්න. [බාධා කිරීම්]

ගරු මන්ත්‍රීවරයෙක්
(மாண்புமிகு உறுப்பினர் ஒருவர்)
(An Hon. Member)
ගරු කථානායකතුමනි, මේ කාරණය සම්බන්ධයෙන් ගන්නා
පියවර මොකක්ද?

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ඒ ගැන අපි තීරණයක් ගන්නම්. [බාධා කිරීම්] ඒ ගැන කරන්න
දෙයක් නැහැ. ඒක ගැන පක්ෂය විසින් තීරණයක් ගන්න ඕනෑ.

ගරු විමල් වීරවංශ මහතා
(மாண்புமிகு விமல் வீரவங்ச)
(The Hon. Wimal Weerawansa)
එතුමියට පිරුද්ධව ඔබතුමා ගන්නා පියවර මොකක්ද?

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ඒ ගැන අපි සාකච්ඡා කරලා තීරණයක් ගන්නම්.

ගරු දයාසිරි ජයසේකර මහතා
(மாண்புமிகு தயாசிறி ஜயசேகர)
(The Hon. Dayasiri Jayasekara)
එතුමියට පාර්ලිමේන්තුවෙන් එළියට දමන්න. [බාධා කිරීම්]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
මම තීරණයක් ගන්නම්. [බාධා කිරීම්] ඒක ඉතාම බරපතල
ප්‍රකාශයක් බව දන්නවා. මට මෙතැන ඉදගෙන තීරණ ගන්න
බැහැ. [බාධා කිරීම්]

එහෙම නම් මට පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු නවත්වන්න
වෙනවා. තර්ජනය කරලා මෙතැන කටයුතු කරන්න බැහැ.[බාධා
කිරීම්] අපි තීරණයක් ගන්නම්. මම පක්ෂ නායකයන් සමඟ කථා
කරලා ඒ ගැන තීරණයක් ගන්නම්. කරුණාකර ඔබතුමන්ලා වාඩි
වෙන්න.[බාධා කිරීම්]

[මේ අවස්ථාවේදී විපක්ෂයේ ගරු මන්ත්‍රීවරු පිරිසක් සහ ගර්භය
මැදට පැමිණ සෝෂා කරන්නට වූහ.]

[இச்சந்தர்ப்பத்தில் எதிர்த்தரப்பு உறுப்பினர்கள் சிலர் சபாமண்ட
பத்தின் மத்திக்கு வந்து கோஷமிட்டனர்.]

[At this stage, some Members of the Opposition walked into the
Well of the House and created an uproar.]

ගරු විමල් වීරවංශ මහතා
(மாண்புமிகு விமல் வீரவங்ச)
(The Hon. Wimal Weerawansa)
අගමැතිට එන්න කියන්න; මේවට උත්තර දෙන්න කියන්න.

ගරු ටී. බී. ඒකනායක මහතා
(மாண்புமிகு டி. பி. ஏக்கநாயக்க)
(The Hon. T.B. Ekanayake)

[இலாசனயே அன் பரீடி ஓவன் கரண டீ.]
[அக்கிராசனக் கட்டளைப்படி அகற்றப்பட்டுள்ளது]
[Expunged on the order of the Chair.]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
හොඳයි, වාඩිවෙන්න දැන්.

ගරු විමල් වීරවංශ මහතා
(மாண்புமிகு விமல் வீரவங்ச)
(The Hon. Wimal Weerawansa)

[මූලාසනයේ අණ පරිදි ඉවත් කරන ලදී.]
[அக்கிராசனக் கட்டளைப்படி அகற்றப்பட்டுள்ளது]
[Expunged on the order of the Chair.]

ගරු මන්ත්‍රීවරු
(மாண்புமிகு உறுப்பினர்கள்)
(Hon. Members)

[මූලාසනයේ අණ පරිදි ඉවත් කරන ලදී.]
[அக்கிராசனக் கட்டளைப்படி அகற்றப்பட்டுள்ளது]
[Expunged on the order of the Chair.]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමනි, මම ඔබතුමාට ආපහු කියනවා, වාඩිවෙන්න කියා. මට වැඩ කටයුතු කරන්න අවස්ථාව දෙන්න.

ගරු විමල් වීරවංශ මහතා
(மாண்புமிகு விமல் வீரவங்ச)
(The Hon. Wimal Weerawansa)

[මූලාසනයේ අණ පරිදි ඉවත් කරන ලදී.]
[அக்கிராசனக் கட்டளைப்படி அகற்றப்பட்டுள்ளது]
[Expunged on the order of the Chair.]

ගරු මන්ත්‍රීවරු
(மாண்புமிகு உறுப்பினர்கள்)
(Hon. Members)

[මූලාසනයේ අණ පරිදි ඉවත් කරන ලදී.]
[அக்கிராசனக் கட்டளைப்படி அகற்றப்பட்டுள்ளது]
[Expunged on the order of the Chair.]

ගරු විමල් වීරවංශ මහතා
(மாண்புமிகு விமல் வீரவங்ச)
(The Hon. Wimal Weerawansa)
මේවට උත්තර -

ගරු මන්ත්‍රීවරු
(மாண்புமிகு உறுப்பினர்கள்)
(Hon. Members)

[මූලාසනයේ අණ පරිදි ඉවත් කරන ලදී.]
[அக்கிராசனக் கட்டளைப்படி அகற்றப்பட்டுள்ளது]
[Expunged on the order of the Chair.]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ඔබතුමන්ලා මේක රහ මඩලක් කර ගන්න එපා.

ගරු විමල් වීරවංශ මහතා
(மாண்புமிகு விமல் வீரவங்ச)
(The Hon. Wimal Weerawansa)

[මූලාසනයේ අණ පරිදි ඉවත් කරන ලදී.]
[அக்கிராசனக் கட்டளைப்படி அகற்றப்பட்டுள்ளது]
[Expunged on the order of the Chair.]

ගරු මන්ත්‍රීවරු
(மாண்புமிகு உறுப்பினர்கள்)
(Hon. Members)

[මූලාසනයේ අණ පරිදි ඉවත් කරන ලදී.]
[அக்கிராசனக் கட்டளைப்படி அகற்றப்பட்டுள்ளது]
[Expunged on the order of the Chair.]

ගරු විමල් වීරවංශ මහතා
(மாண்புமிகு விமல் வீரவங்ச)
(The Hon. Wimal Weerawansa)

මේවට උත්තර -

ගරු මන්ත්‍රීවරු
(மாண்புமிகு உறுப்பினர்கள்)
(Hon. Members)

[මූලාසනයේ අණ පරිදි ඉවත් කරන ලදී.]
[அக்கிராசனக் கட்டளைப்படி அகற்றப்பட்டுள்ளது]
[Expunged on the order of the Chair.]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු තාවකාලිකව අත්හිටුවනවා.

රැස්වීම ඊට අනුකූලව තාවකාලිකව අත් හිටුවන ලදීත්, අ.හ. 2.09 ට නැවත පවත්වන ලදී.
அதன்படி அமர்வு இடைநிறுத்தப்பட்டு, பி.ப. 2.09 மணிக்கு மீண்டும் ஆரம்பமாயிற்று.
Sitting accordingly suspended till 2.09 p.m. and then resumed.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

කරුණාකර ගරු මන්ත්‍රීවරු තමන්ගේ ස්ථානවල වාඩිවෙන්න. සුළු වෙලාවකට හෝ පාර්ලිමේන්තුවේ කටයුතු අත් හිටුවීමට සිදුවීම ගැන අපි කනගාටු වන්න ඕනෑ. මේ සිද්ධිය කථානායකවරයාට බලපාන සිද්ධියක් නොවෙයි. ඒවාට දේශපාලන පක්ෂ තිබෙනවා; ඒ වාගේම දේශපාලන නායකයෝ ඉන්නවා. ඒ අනුව මම දැන් ගරු අගමැතිතුමාට මේ සම්බන්ධයෙන් කථා කළා. අගමැතිතුමා ඒ ගැන පරීක්ෂණයක් කර අවශ්‍ය පියවර ගන්නවා ඇති. ගරු සභානායකතුමාත් මේ සම්බන්ධව විස්තර කියන්න.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)

ගරු කථානායකතුමනි, මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්න අපි අගමැතිතුමාත් එක්ක සාකච්ඡා කරනවා.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
හොඳයි, බොහොම ස්තූතියි.

ගරු විමල් වීරවංශ මහතා
 (மாண்புமிகு விமல் வீரவங்ச)
 (The Hon. Wimal Weerawansa)
 Sir, I rise to a point of Order. - [Interruption.]

ගරු කපානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)
 No, no more arguments will be allowed on this. මේකට මෙතැනින් එහාට arguments නැහැ. [බාධා කිරීම] I am sorry.

ගරු විමල් වීරවංශ මහතා
 (மாண்புமிகு விமல் வீரவங்ச)
 (The Hon. Wimal Weerawansa)
 Sir, I rise to a point of Order.

ගරු කපානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)
 No point of Order can be allowed. I have already allowed you to raise a point of Order. ඒ ප්‍රශ්නය ඉවරයි. අපි දැන් සභාවේ ඉතිරි වැඩ කටයුතු කර ගෙන යනවා.

ගරු විමල් වීරවංශ මහතා
 (மாண்புமிகு விமல் வீரவங்ச)
 (The Hon. Wimal Weerawansa)
 Sir, I rise to a point of Order. - [Interruption.]

ගරු කපානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)
 ප්‍රශ්න අංක 8, ගරු හේෂාන් විතානගේ මන්ත්‍රීතුමා.

ගරු හේෂාන් විතානගේ මහතා
 (மாண்புமிகு ஹேசான் விதானகே)
 (The Hon. Heshan Withanage)
 ගරු කපානායකතුමනි, මා එම ප්‍රශ්නය අහනවා.

ගරු විමල් වීරවංශ මහතා
 (மாண்புமிகு விமல் வீரவங்ச)
 (The Hon. Wimal Weerawansa)
 Sir, I rise to a point of Order.

ගරු කපානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)
 මේක මෙතැනින් එහාට යන්නේ නැහැ. We have finished it. - [Interruption.] I gave an assurance. -[Interruption.] No. විමල් වීරවංශ මන්ත්‍රීතුමනි, මේ කරුණ මතක තබාගන්න. මට එහෙම කියනවා නම්, මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවාය කිව්ව අය ඉන්නවා; පාර්ලිමේන්තුවට ගිනි තියන්න කියපු අය ඉන්නවා. මට කවුරුවත් නවත්වන්න බැහැ. ඒක අයිති නැහැ. දැන් මගේ යුතුකමක් තිබෙනවා, පාර්ලිමේන්තුවේ ඉතිරි වැඩ කටයුතු කර ගෙන යන්න. [බාධා කිරීම] No way. - [Interruption.] Then, I will suspend Parliament.

[මෙම අවස්ථාවේදී ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා සභා ගර්භය මැදට පැමිණියේය.]
 [இச்சந்தர்ப்பத்தில் மாண்புமிகு விமல் வீரவங்ச அவர்கள் சபாமண்டபத்தின் மத்திக்குப் பிரவேசித்தார்.]
 [At this stage, the Hon. Wimal Weerawansa walked into the Well of the House.]

ගරු විමල් වීරවංශ මහතා
 (மாண்புமிகு விமல் வீரவங்ச)
 (The Hon. Wimal Weerawansa)
 Sir, I rise to a point of Order. -[Interruption.]

ගරු කපානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)
 සභා ගැබ මැදට ඇවිල්ලා points of Order ඉල්ලන්න බැහැ නේ? [බාධා කිරීම] No, sorry. මට අද පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරන්න මගේ යුතුකමක් තිබෙනවා. මේ ගැන අගමැතිතුමා ප්‍රකාශයක් කළාට පස්සේ raise කරන්න. [බාධා කිරීම] No, there is no way I can allow you.

ගරු හේෂාන් විතානගේ මහතා, ප්‍රශ්නය අහනවාද?

ගරු හේෂාන් විතානගේ මහතා
 (மாண்புமிகு ஹேசான் விதானகே)
 (The Hon. Heshan Withanage)
 උත්තර දෙන්න කියන්න.

ගරු විමල් වීරවංශ මහතා
 (மாண்புமிகு விமல் வீரவங்ச)
 (The Hon. Wimal Weerawansa)
 තමුන්නාන්සේ මට රීති ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙන්න.

ගරු කපානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)
 සභා ගැබ මැදට ඇවිල්ලා රීති ප්‍රශ්න අහන්න ඉඩ දෙන්න බැහැ. ඒක ඉවරයි. හේෂාන් විතානගේ මන්ත්‍රීතුමා ප්‍රශ්නය අහන්න.

ගරු හේෂාන් විතානගේ මහතා
 (மாண்புமிகு ஹேசான் விதானகே)
 (The Hon. Heshan Withanage)
 ගරු කපානායකතුමනි, මා එම ප්‍රශ්නය අහනවා.

ගරු (සුජා) අතුරලියේ රතන හීම්
 (மாண்புமிகு (வண.) அத்தாரலியே ரதன தேரர்)
 (The Hon. (Ven.) Athuraliye Rathana Thero)

නැඹී සිටියේය.
 எழுந்தார்.
 rose.

ගරු කපානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)
 ගරු රතන ස්වාමීන් වහන්ස, මේ ගැන අග්‍රාමාත්‍යතුමා පරීක්ෂා කර ප්‍රකාශයක් කරනවා. කපානායකවරයා වශයෙන් මේ ගැන මට කළ යුතු දෙයක් නැහැ. ඔබ වහන්සේ එන්න පෙර අපි මේ ගැන කපා කළා. ගරු ස්වාමීන් වහන්ස, මොකක්ද කියන්නේ?

ගරු (සුජා) අතුරලියේ රතන හීම්
 (மாண்புமிகு (வண.) அத்தாரலியே ரதன தேரர்)
 (The Hon. (Ven.) Athuraliye Rathana Thero)
 ගරු කපානායකතුමනි, ඒ ප්‍රකාශය "පාර්ලිමේන්තුවට බෝම්බ ගහනවා" කියනවා වාගේ ප්‍රකාශයක් නොවෙයි. රටේ වග කිව යුතු කැබිනට් ඇමති ධුරයක් දරන-

ගරු (වෛද්‍ය) රාජීත සේනාරත්න මහතා
 (மாண்புமிகு (வைத்திய கலாநிதி) ராஜித சேனாரத்ன)
 (The Hon. (Dr.) Rajitha Senaratne)
 කැබිනට් ඇමති ධුරයක් නොවෙයි.

ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
 (மாண்புமிகு (வண.) அத்தூரலியே ரதன தேரர்)
 (The Hon. (Ven.) Athuraliye Rathana Thero)
 ඇමති ධුරයක් දරන, එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ මන්ත්‍රීවරියක් තවත් ඇමතිවරුන් දෙදෙනෙකු ඉදිරියේ කරපු ප්‍රකාශයක්, එය. ඒ වාගේම අප මේ කාරණයන් කියන්න ඕනෑ. අප සියලුදෙනාම දිවුරුම් දුන්නා මේ රටේ බෙදුම්වාදයට ඉඩ නොදෙන බවට සහ ඒකීයභාවය ආරක්ෂා කරන බවට.

ගරු කථානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)
 ඔබ වහන්සේ පැමිණීමට පෙර මේ ගැන කථා කළා; අවධානය යොමු කළා.

ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
 (மாண்புமிகு (வண.) அத்தூரலியே ரதன தேரர்)
 (The Hon. (Ven.) Athuraliye Rathana Thero)
 ගරු කථානායකතුමනි, පක්ෂවලට නොවෙයි, කථානායකතුමා හැටියට ඔබතුමාට වගකීමක් තිබෙනවා, විනය පරීක්ෂණයක් කරලා එතුමිය පාර්ලිමේන්තුවට සහභාගි වීම අත් හිටුවන්න.

ගරු කථානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)
 මම ඒ කටයුතු කරනවා, ගරු ස්වාමීන් වහන්ස.

ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
 (மாண்புமிகு (வண.) அத்தூரலியே ரதன தேரர்)
 (The Hon. (Ven.) Athuraliye Rathana Thero)
 විනය පරීක්ෂණයක් පවත්වා, ඒ තීරණය ඔබතුමා ගන්න. ඒ තීරණය ඔබතුමාට ගන්න පුළුවන්.

ගරු කථානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)
 බොහොම ස්තූතියි.

ගරු ආර්.එම්. පද්ම උදයශාන්ත ගුණසේකර මහතා
 (மாண்புமிகு ஆர். எம். பத்ம உதயசாந்த குணசேகர)
 (The Hon. R.M. Padma Udhayashantha Gunasekera)
 ඒක ඔබතුමාගේ තීරණයක්; පක්ෂයේ තීරණයක් නොවෙයි.

ගරු විමල් වීරවංශ මහතා
 (மாண்புமிகு விமல் வீரவங்ச)
 (The Hon. Wimal Weerawansa)
 Sir, I rise to a point of Order. - [Interruption.]

ගරු කථානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)
 No point of Order can be allowed. අද- [බාධා කිරීමක්] මේක මෙහෙම කරන්න බැහැ. මේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න ඕනෑ. පාර්ලිමේන්තුව විහිළුවක් කර ගන්න එපා. වීරවංශ

මන්ත්‍රීතුමා ඇවිල්ලා මෙනෑන සෙල්ලම් කළා. පාර්ලිමේන්තුවේ විනයක් තිබෙන්න ඕනෑ. [බාධා කිරීම්] අග්‍රාමාත්‍යවරයා -එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා- ඇවිල්ලා හෙට ඒ ප්‍රකාශය ගැන පරීක්ෂා කරාවි. පාර්ලිමේන්තුව පැත්තෙන් අවශ්‍ය පියවර මම ගන්නවා. ඒවා මෙනෑන ඉඳලා ගන්න බැහැ. ඉස්සර වෙලාම ඒ ඇමතිවරියගේ ප්‍රකාශය ගැන සොයා බලන්න ඕනෑ. ඒකට ඉඩ දෙන්න.

ගරු විමල් වීරවංශ මහතා
 (மாண்புமிகு விமல் வீரவங்ச)
 (The Hon. Wimal Weerawansa)
 අත්හිටුවන්න.

ගරු කථානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)
 පාර්ලිමේන්තු රැස්වීම අත් හිටුවන්න බැහැ. ජාතික වැදගත්කමකින් යුත් පනතක් සම්බන්ධයෙන් අද විවාදයට ගන්න තිබෙනවා. මේ පාර්ලිමේන්තුව පවත්වා ගෙන යන්න ඕනෑ, මේ රට ගෙන යන්න ඕනෑ. මහජන මුදල් වියදම් කරනවා,- [බාධා කිරීම්]

ගරු විමල් වීරවංශ මහතා
 (மாண்புமிகு விமல் வீரவங்ச)
 (The Hon. Wimal Weerawansa)
 කරුණාකර ඔබතුමා තීන්දුවක් දෙන්න. ලජ්ජයි!

ගරු කථානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)
 ඔබතුමායි ලජ්ජා වෙන්න ඕනෑ.

ගරු විමල් වීරවංශ මහතා
 (மாண்புமிகு விமல் வீரவங்ச)
 (The Hon. Wimal Weerawansa)
 ලජ්ජයි!

ගරු කථානායකතුමා
 (மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
 (The Hon. Speaker)
 මා නොවෙයි ලජ්ජා වෙන්න ඕනෑ, ඔබතුමායි. [බාධා කිරීම්] නැහැ, දෙන්න බැහැ. ගරු මන්ත්‍රීතුමා කතා කරන්න. [බාධා කිරීම්] අපි ඒවා කරන්නම්.

ගරු ප්‍රසන්න රණවීර මහතා
 (மாண்புமிகு பிரசன்ன ரணவீர)
 (The Hon. Prasanna Ranaweera)
 එතකල් අත් හිටුවන්න. [බාධා කිරීම්]

ගරු විමල් වීරවංශ මහතා
 (மாண்புமிகு விமல் வீரவங்ச)
 (The Hon. Wimal Weerawansa)

[මූලාසනයේ අණ පරිදි ඉවත් කරන ලදී]
 [அக்கிராசனக் கட்டளைப்படி அகற்றப்பட்டுள்ளது]
 [Expunged on the order of the Chair.]

ගරු ප්‍රසන්න රණවීර මහතා
 (மாண்புமிகு பிரசன்ன ரணவீர)
 (The Hon. Prasanna Ranaweera)
 එතකල් අත් හිටුවන්න. [බාධා කිරීම්]

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

මට අවශ්‍ය කටයුතු කරන්න ඉඩ දෙන්න. [බාධා කිරීම්] ඒ කටයුතු මෙතැන ඉඳලා කරන්න බැහැ. මට ඒ කටයුතු කරන්න අවස්ථාව දෙන්න. ඒක තමයි කතා කරලා තිබෙන්නේ. [බාධා කිරීම්] ගරු හේෂාන් විතානගේ මන්ත්‍රීතුමා. [බාධා කිරීම්] ගරු මන්ත්‍රීතුමා, කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ප්‍රශ්නය අහන්න.

ගරු හේෂාන් විතානගේ මහතා

(மாண்புமிகு ஹேசான் விதானகே)
(The Hon. Heshan Withanage)
ප්‍රශ්නය ඇහුවා.

ගරු විමල් වීරවංශ මහතා

(மாண்புமிகு விமல் வீரவங்ச)
(The Hon. Wimal Weerawansa)
Sir, I rise to a point of Order. -[Interruption.]

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
කෘෂිකර්ම ඇමතිතුමාගේයි උත්තරය. ගරු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යතුමා.

ගරු වසන්ත අලුවිහාරේ මහතා (කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு வசந்த அலுவிறாரே - கமத்தொழில் இராஜாங்க அமைச்சர்)
(The Hon. Wasantha Aluvihare - State Minister of Agriculture)

ගරු කථානායකතුමනි, කෘෂිකර්ම අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

- (අ) (i) 467
- (ii) 460යි.

ගරු ප්‍රසන්න රණවීර මහතා

(மாண்புமிகு பிரசன்ன ரணவீர)
(The Hon. Prasanna Ranaweera)
ඔබතුමා ප්‍රකාශයක් කරන්න.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
මට ඔබතුමාව නම් කරන්න සිද්ධ වෙනවා.

ගරු ප්‍රසන්න රණවීර මහතා

(மாண்புமிகு பிரசன்ன ரணவீர)
(The Hon. Prasanna Ranaweera)
ඔබතුමා ප්‍රකාශයක් කරන්න.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ප්‍රකාශය තමයි මම කළේ. එතුමියගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් කරනවා. [බාධා කිරීම්] විමල් වීරවංශ මැතිතුමා, මට ඔබතුමාව නම් කරන්න සිද්ධ වනවා. [බාධා කිරීම්] ඔබතුමාව නම් කරන්න සිද්ධ වනවා.

ගරු විමල් වීරවංශ මහතා

(மாண்புமிகு விமல் வீரவங்ச)
(The Hon. Wimal Weerawansa)

මේක ජාතික ප්‍රශ්නයක්. අවස්ථාව දෙන්න. තමුන්නාන්සේට ඕනෑ විධියට වැඩ කරන්න බැහැ.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ඔබතුමා නම් කරන්න සිද්ධ වෙනවා. [බාධා කිරීම්] ඒකට ඉඩ දෙන්න බැහැ. [බාධා කිරීම්] ඔබතුමා වාඩි වෙන්න. [බාධා කිරීම්]

ගරු විමල් වීරවංශ මහතා

(மாண்புமிகு விமல் வீரவங்ச)
(The Hon. Wimal Weerawansa)

කතා කරන්න අවස්ථාව දෙන්න. [බාධා කිරීම්] අවස්ථාව දෙන්න. [බාධා කිරීම්]

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

මේක පාර්ලිමේන්තුව.

[මේ අවස්ථාවේදී විපක්ෂයේ ගරු මන්ත්‍රීවරු පිරිසක් සහා ගර්භය මැදට පැමිණ සෝෂා කරන්නට වූහ.]

[இச்சந்தர்ப்பத்தில் எதிர்த்தரப்பு உறுப்பினர்கள் சிலர் சபா மண்டபத்தின் மத்திக்கு வந்து கோஷமிட்டனர்.]

[At this stage, some Members of the Opposition walked into the Well of the House and created an uproar.]

ගරු ප්‍රසන්න රණවීර මහතා

(மாண்புமிகு பிரசன்ன ரணவீர)
(The Hon. Prasanna Ranaweera)

අපට කථා කරන්න අවස්ථාව දෙන්න. ඒකාධිපතියෙක් වෙන්න එපා. [බාධා කිරීම්]

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ඒකාධිපතියෙක් නොවෙයි. මට කථා කරන්න අවස්ථාව දෙන්න. [බාධා කිරීම්]

ගරු ප්‍රසන්න රණවීර මහතා

(மாண்புமிகு பிரசன்ன ரணவீர)
(The Hon. Prasanna Ranaweera)

ඔබතුමාට ඕනෑ විධියට වැඩ කරන්න ද මිනිස්සු එව්වේ? [බාධා කිරීම්]

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

මට ඕනෑ විධියට වැඩ කරන්නේ නැහැ. [බාධා කිරීම්]

ගරු දයාසිරි ජයසේකර මහතා

(மாண்புமிகு தயாசிரி ஜயசேகர)
(The Hon. Dayasiri Jayasekara)

ගරු කථානායකතුමනි, ඔබතුමා ඉදිරියේ තමයි අපි දිවුරුම් දෙන්නේ.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ඔව්, ඒක තමයි. [බාධා කිරීමක්] මම එතුමිය කැඳවනවා. මම එතුමිය කැඳවලා පරීක්ෂණයක් කරනවා.

ගරු විමල් වීරවංශ මහතා
(மாண்புமிகு விமல் வீரவங்ச)
(The Hon. Wimal Weerawansa)
ලජ්ජයි. ලජ්ජයි. [බාධා කිරීම]

ගරු දයාසිරි ජයසේකර මහතා
(மாண்புமிகு தயாசிநி ஜயசேகர)
(The Hon. Dayasiri Jayasekara)
එතුමිය ඔබතුමා ඉදිරියේ දුන්න දිවුරුම තමයි කඩ කරලා තිබෙන්නේ.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ඒක තමයි පරීක්ෂණයක් කරන්නේ. [සෝෂා කිරීම්] අපි එතුමිය ගැන විනය පරීක්ෂණයක් කරනවා. මම විනය පරීක්ෂණයක් කරනවා. ඒක කරන්නම්. [සෝෂා කිරීම්] ඒකට ඉඩ දෙන්නේ නැහැ නේ. මෙතැන ඉඳන් තහනම් කරන්න බැහැ නේ. [බාධා කිරීම්] වීරවංශ මන්ත්‍රීතුමා කට පරෙස්සම් කර ගන්න. මට කථා කරන්න අවස්ථාව දෙන්න. ඔබතුමාගේ මුඛය පරීක්ෂා කර ගන්න. [බාධා කිරීම්] ඔබතුමාගේ මුඛය පරෙස්සම් කර ගන්න. වීරවංශ මන්ත්‍රීතුමා ඉතාමත් කැන විධියට කථා කරනවා. මට මේ වැඩ කටයුතු කරගෙන යන්න ඉඩ දෙන්න. [සෝෂා කිරීම්]

ගරු ප්‍රසන්න රණවීර මහතා
(மாண்புமிகு பிரசன்ன ரணவீர)
(The Hon. Prasanna Ranaweera)
ගරු කථානායකතුමනි, ඔබතුමාගේ තීන්දුව අපි බලාපොරොත්තු වෙනවා.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
තීන්දුව තමයි, අගමැතිතුමාත් හමුවෙලා කථා කරලා අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ විනය පරීක්ෂණයක් කරනවා. [සෝෂා කිරීම්] ඒක මමත් දන්නවා. [සෝෂා කිරීම්] ඒක මම කරන්නම්.

ගරු විමල් වීරවංශ මහතා
(மாண்புமிகு விமல் வீரவங்ச)
(The Hon. Wimal Weerawansa)
අපට කථා කරන්න ඉඩ දෙන්න.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ඔබතුමාට කථා කරන්න දුන්නොත් පාර්ලිමේන්තුවේ කටයුතු තවත් අවුල් කරනවා. [සෝෂා කිරීම්] ගරු දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමනි, මම ඒක කරනවා. ඉඩ දෙන්න. ඔබතුමන්ලා උගත් මිනිස්සුනේ. පරීක්ෂණය කරන්න ඉඩ දෙන්න.

ගරු චන්දිම වීරක්කොඩි මහතා
(மாண்புமிகு சந்திம வீரக்கொடி)
(The Hon. Chandima Weerakkody)
පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කරන්න. [බාධා කිරීම්]

ගරු දයාසිරි ජයසේකර මහතා
(மாண்புமிகு தயாசிநி ஜயசேகர)
(The Hon. Dayasiri Jayasekara)
ඔබතුමාගේ බලය ක්‍රියාත්මක කර ඔබතුමා තීන්දුවක් අරගෙන ඇයට පාර්ලිමේන්තුව තහනම් කරන්න.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
හරි, ඒක කරනවා. මට ඒක කරන්න ඉඩ දෙන්නකෝ. [බාධා කිරීම්] කරන්න ඉඩ දෙන්නේ නැහැ නේ.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)

නැඟී සිටියේය.
எழுந்தார்.
rose.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ගරු සභානායකතුමා.

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)
ගරු කථානායකතුමනි, අපි මේ සිද්ධිය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වලා සියලු දෙනාටම අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙන්නම්. [බාධා කිරීම්]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
එහෙම හොඳයි, නේද? [බාධා කිරීම්]

ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
(மாண்புமிகு லக்ஷ்மன் கிரிஎல்ல)
(The Hon. Lakshman Kiriella)
ඔබතුමා මොන පැත්තේද? [බාධා කිරීම්]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
Allow me to take a decision. [Interruption.] What is the meaning of this? - [Interruption.]

ගරු විමල් වීරවංශ මහතා
(மாண்புமிகு விமல் வீரவங்ச)
(The Hon. Wimal Weerawansa)
Sir, I rise to a point of Order. - [Interruption.]

ගරු දයාසිරි ජයසේකර මහතා
(மாண்புமிகு தயாசிநி ஜயசேகர)
(The Hon. Dayasiri Jayasekara)
ඔබතුමා සති දෙකක් පාර්ලිමේන්තුව තහනම් කරලා, -

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

මම දන්නවා පාර්ලිමේන්තුවේ - [බාධා කිරීම] මම කරන්න දේ මම දන්නවා. ඒක කරන්න ඉඩ දෙන්න. මෙතැන නටන්නේ නැතිව ඒකට ඉඩ දෙන්න. [බාධා කිරීම] So, let me handle it.

ගරු දයාසිරි ජයසේකර මහතා

(மாண்புமிகு தயாசிநி ஜயசேகர)
(The Hon. Dayasiri Jayasekara)

එහෙම පරීක්ෂණයක් කරන්න කලින් සති දෙකක් එතුමියගේ පාර්ලිමේන්තු පැමිණීම තහනම් කරන්න.

ගරු විමල් වීරවංශ මහතා

(மாண்புமிகு விமல் வீரவங்ச)
(The Hon. Wimal Weerawansa)

ගරු කථානායකතුමනි, මට වෙලාව දෙන්න.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ඔබතුමාට වෙලාව දෙන්නේ නැහැ. ඔබතුමා කථා කරන්න ගන්නාම ඔක්කෝම අවුල් කරනවා. [බාධා කිරීම] ඔබතුමා දැන් පාවිච්චි කළ වචන -[බාධා කිරීම] ඔබතුමා දැන් මේ සභාවේ ඉතාමත් අශෝභන විධියට කථා කළා.

ගරු විමල් වීරවංශ මහතා

(மாண்புமிகு விமல் வீரவங்ச)
(The Hon. Wimal Weerawansa)

ලජ්ජයි.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ඔබතුමා ලජ්ජා වෙන්න. මම ලජ්ජා වෙන්නේ ඔබතුමා ගැනයි. [බාධා කිරීම] ගරු නියෝජ්‍ය ඇමතිතුමා. [බාධා කිරීම]

ගරු දයාසිරි ජයසේකර මහතා

(மாண்புமிகு தயாசிநி ஜயசேகர)
(The Hon. Dayasiri Jayasekara)

අපි ඔබතුමාගෙන් ඉල්ලන්නේ, -

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

මම ඒක කරනවා; සිංහල භාෂාවෙන් කිව්වා. I will do that. - [Interruption.] මම ඒක කරන්නම්. දැන් අහගෙන ඉන්න. ඒක කරන්න ඉඩ දෙන්න. මේ සභාව නාඩගමක් කරගන්න එපා.

ගරු දයාසිරි ජයසේකර මහතා

(மாண்புமிகு தயாசிநி ஜயசேகர)
(The Hon. Dayasiri Jayasekara)

ඔබතුමා ඇයට පාර්ලිමේන්තුව තහනම් කරලා,-

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

මට ඒක කරන්න ඉඩ දෙන්න. [බාධා කිරීම] I will conduct an inquiry into that. මම ඒකාධිපතියෙක් නොවෙයි. එතුමිය කියපු දේ මුලින්ම tape එකෙන් භොයලා බලන්න ඕනෑ. [බාධා කිරීම] දැන් ගිහිල්ලා ඉදගන්න.

ගරු දයාසිරි ජයසේකර මහතා

(மாண்புமிகு தயாசிநி ஜயசேகர)
(The Hon. Dayasiri Jayasekara)

කලා කලා විජයකලා. යුළුන්පිය ඉවර කළා.

ගරු චන්දිම වීරක්කොඩි මහතා

(மாண்புமிகு சந்திம வீரக்கொடி)
(The Hon. Chandima Weerakkody)

ගරු කථානායකතුමනි, මේ රටේ විදේශ කටයුතු අමාත්‍යතුමා හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමා යන දෙදෙනාම ඉදිරියේදී එතුමිය ඒ ප්‍රකාශය කළේ. අපට කථා කරන්න අවස්ථාව දෙන්න. [බාධා කිරීම]

ගරු විමල් වීරවංශ මහතා

(மாண்புமிகு விமல் வீரவங்ச)
(The Hon. Wimal Weerawansa)

ගරු කථානායකතුමනි, අපට වෙලාව දෙන්න. [බාධා කිරීම]

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

විමල් වීරවංශ මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ හැසිරීම ඉතාමත් නින්දිතයි. වීරවංශ මන්ත්‍රීතුමා ඉතාමත්ම පහත් විධියට හැසිරුණා. ඔබතුමා මුළු සභාවටම අපහාස වන විධියට හැසිරුණා. ඔබතුමා මිනිත්තුවක් ඉල්ලලා, ඉතාමත් නින්දිත විධියට හැසිරුණා. ඔබතුමාගේ හැසිරීම ගැන ඔබතුමා ලජ්ජා වෙන්න ඕනෑ.

ගරු විමල් වීරවංශ මහතා

(மாண்புமிகு விமல் வீரவங்ச)
(The Hon. Wimal Weerawansa)

ඇහෙන්නේ නැහැ.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ඇහෙන්නේ නැත්නම් කන ශුද්ධ කර ගන්න.

ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා

(மாண்புமிகு விஜேபால ஹெட்டிஆரச்சி)
(The Hon. Wijepala Hettiarachchi)

ගරු කථානායකතුමනි, ඊළඟ වැඩසටහනට යන්න.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ප්‍රශ්න අංක 8. ගරු හේෂාන් විතානගේ මන්ත්‍රීතුමා.

ගරු හේෂාන් විතානගේ මහතා

(மாண்புமிகு ஹேசான் விதானகே)
(The Hon. Heshan Withanage)

එම ප්‍රශ්නය මම අහනවා.

ගරු විමල් වීරවංශ මහතා

(மாண்புமிகு விமல் வீரவங்ச)
(The Hon. Wimal Weerawansa)

අපට වෙලාව දෙන්න. [බාධා කිරීමක්]

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

විමල් වීරවංශ මන්ත්‍රීතුමා, මට ඔබතුමාව නම් කරන්න වෙනවා. [බාධා කිරීමක්] ඔබතුමා බෝම්බ ගහන්නත් කථා කළ එක්කෙනා. දැන් එයා තමයි සුදනා.

ගරු වසන්ත අලුවිහාරේ මහතා
(மாண்புமிகு வசந்த அலுவியாறு)
(The Hon. Wasantha Aluvihare)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

- (අ) (i) 467යි.
- (ii) 460යි.
- (iii) ග්‍රාම නිලධාරී වසම් 575කි. ඇමුණුම 01 මඟින් දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.
- (iv) 07යි.
- (v) රත්නපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර වසම් අනුව පවතින පුරප්පාඩු සඳහා එම දිස්ත්‍රික්කයේ සිටින කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර තනතුරේ නිලධාරීන් 06 දෙනෙකු වැඩ බැලීම සඳහා පත් කර ඇත.

ඊට අමතරව එම තනතුරේ පවතින සියලු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ක්‍රමවේදයක් දිස්ත්‍රික් පදනම මත සිදු කිරීමට හැකි වන සේ බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධන කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම පිණිස අංක 11/2018 හා 2018.02.28 දිනැති අමාත්‍ය මණ්ඩල සන්දේශය මඟින් අමාත්‍ය මණ්ඩල ලේකම් වෙත යොමු කර ඇත.

(ආ) අදාළ නොවේ. [බාධා කිරීම]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා, ප්‍රවේශම් වෙන්න. කැලණියේ කරපු ඒවා මෙහේ කරන්න බැහැ.

ගරු ප්‍රසන්න රණවීර මහතා
(மாண்புமிகு பிரசன்ன ரணவீர)
(The Hon. Prasanna Ranaweera)

විජයකලාට පියවර ගන්නේ නැත්නම් අපට ගන්නේ-

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

විජයකලාගේ ප්‍රශ්නය මම ගන්නමි. [බාධා කිරීම] ඔබතුමා මන්ත්‍රීවරයෙක් වශයෙන් හැසිරෙන්න. [බාධා කිරීම] ගරු මන්ත්‍රීවරයෙක් වශයෙන් හැසිරෙන්න. මොකක්ද මේ හැසිරීම? නිකම් වණ්ඩි වාගේ නේ. අත ඔසවලා කෑ ගහන්නේ? ඉස්සර වෙලාම පාර්ලිමේන්තුවේ හැසිරෙන්න දැන ගන්න.

ගරු ප්‍රසන්න රණවීර මහතා
(மாண்புமிகு பிரசன்ன ரணவீர)
(The Hon. Prasanna Ranaweera)

හැසිරෙන්න? රට කන්න එපා. බෙදුම්වාදයට ඉඩ දෙන්න එපා.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

බෙදුම්වාදයට මම ඉඩ දෙන්නේ නැහැ. [බාධා කිරීමක්] තවුන්නාන්සේලා - ඔබතුමන්ලා නිසා තමයි බෙදුම්වාදය- [බාධා කිරීම]

ගරු ප්‍රසන්න රණවීර මහතා
(மாண்புமிகு பிரசன்ன ரணவீர)
(The Hon. Prasanna Ranaweera)

මොකක්ද මේ රට? අවුරුදු තිහක් යුද්ධ කරලා බේරා ගන්න රටක්. ආපසු යුද්ධයක් ඇති කරන්න-

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ගිහිල්ලා ඉඳ ගන්න. [බාධා කිරීම]

ප්‍රශ්න අංක 9 - 384/18 - (1), ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා.

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා
(மாண்புமிகு மஹிந்தானந்த அலுத்தகமகே)
(The Hon. Mahindananda Aluthgamage)

මම ප්‍රශ්නය අහන්නේ නැහැ. ප්‍රශ්න අහන්න බැහැ.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

එහෙම නම්, ප්‍රශ්න අංක 10 - 394/18 - (1), ගරු ටී. රංජිත් ද සොයිසා මැතිතුමා.

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා
(மாண்புமிகு டீ. ரஞ்சித் த சாய்சா)
(The Hon. T. Ranjith De Zoysa)

විජයකලා එහෙම කියනකොට ඔබතුමා මොකද කරන්නේ කියලා මම අහනවා.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ප්‍රශ්නය අහන්න.

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා
(மாண்புமிகு டீ. ரஞ்சித் த சாய்சா)
(The Hon. T. Ranjith De Zoysa)

විජයකලාගේ ප්‍රකාශය ගැන මොකද කරන්නේ කියලා ආයෙත් අහනවා.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ප්‍රශ්නය අහන්නේ නැද්ද?

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා
(மாண்புமிகு டீ. ரஞ்சித் த சாய்சா)
(The Hon. T. Ranjith De Zoysa)

ප්‍රශ්නය ඒක තමයි. විජයකලා රට බෙදන්න හදනකොට අගමැති බුද්ද?

* ප්‍රස්තූතකාලයේ තබා ඇත.
* நூலிணையத்தில் வைக்கப்பட்டுள்ளது.
* Placed in the Library.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ප්‍රශ්න අංක 11 - 414/18 - (1), ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මැතිතුමා.

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා

(மாண்புமிகு டீ. ரஞ்சித் த சொய்சா)
(The Hon. T. Ranjith De Zoysa)

විපයකලා මහේස්වරන් එහෙම ප්‍රකාශ කළාම මොකද කරන්නේ?

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ඒක තමයි මම කිව්වේ, පරීක්ෂණයක් කරනවා කියලා. [බාධා කිරීම්] ඉස්සර වෙලා මම ඒ කථාවට කන් දෙන්න ඕනෑ. ඒකට ඉඩ දෙන්න. [බාධා කිරීම්] ප්‍රශ්නය අහන්න. [බාධා කිරීම්] ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ප්‍රශ්නය අහනවාද?

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා

(மாண்புமிகு மஹிந்தானந்த அலுத்தகமகே)
(The Hon. Mahindananda Aluthgamage)

ගරු කථානායකතුමානි, ප්‍රශ්නය මේක තමයි.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ඒක මම බේරා ගන්නම්. මම පරීක්ෂණයක්-

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා

(மாண்புமிகு மஹிந்தானந்த அலுத்தகமகே)
(The Hon. Mahindananda Aluthgamage)

ඔබතුමා ඕනෑ එක නැතුව අනවශ්‍ය ප්‍රශ්න අහන්නේ.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

මම සිංහල භාෂාවෙන් කිව්වා, මම පරීක්ෂණයක් කරනවා කියලා.

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා

(மாண்புமிகு மஹிந்தானந்த அலுத்தகமகே)
(The Hon. Mahindananda Aluthgamage)

ගරු කථානායකතුමානි, ඔබතුමා මේ ප්‍රශ්නය පොඩ්ඩක් තේරුම් ගන්න. ඔබතුමා කලබල වෙන්න එපා. ඔබතුමා මේ ප්‍රශ්නය පොඩ්ඩක් තේරුම් ගන්න, ගරු කථානායකතුමානි.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ඒක තමයි මම කරන්නේ. මට ඒක කරන්න ඉඩ දෙන්න. මම කරන්න හදන්නේ හෙට වෙප් එක බලලා, ඒ ගැන පරීක්ෂණයක් කරන්නයි. ඒක කරන්න ඉඩ දෙන්න. මම ඒකාධිපතියෙක් නොවෙයි. ඒවා කරන්න ක්‍රමවේදයක් තිබෙනවා.

ගරු දයාසිරි ජයසේකර මහතා

(மாண்புமிகு தயாசிநி ஜயசேகர)
(The Hon. Dayasiri Jayasekara)

සාමාන්‍යයෙන් ඕනෑ තැනක පරීක්ෂණයක් කරන්න කලින් මිනිහෙකුගේ වැඩ තහනම් කරලා ඉන්නවා නේ.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ඉස්සර වෙලා බලන්න ඕනෑ, මොනවාද තිබෙන්නේ කියලා. [බාධා කිරීම්] මම ඒ reports ඉල්ලලා තිබෙන්නේ. [බාධා කිරීම්] මම වාර්තාව ඉල්ලලා තිබෙන්නේ. මම හොයන්නම්. [බාධා කිරීම්] ඒක කරන්න තමයි හදන්නේ. සිංහල භාෂාවෙන් කිව්වේ ඒකයි. [බාධා කිරීම්] I will do it. [බාධා කිරීම්]

ගරු දයාසිරි ජයසේකර මහතා

(மாண்புமிகு தயாசிநி ஜயசேகர)
(The Hon. Dayasiri Jayasekara)

රාජ්‍ය සේවකයෙකුගේ නම් ඉස්සර වෙලා වැඩ තහනම් කරලා තමයි පරීක්ෂණය කරන්නේ. [බාධා කිරීම්] එතැනින් පස්සේ තමයි පරීක්ෂණය කරන්නේ. [බාධා කිරීම්]

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

නැහැ, වීරයෙක් වෙන්න ඕනෑ නැහැ. මම අවශ්‍ය දේ කරන්නම්.

ගරු චන්දිම වීරක්කොඩි මහතා

(மாண்புமிகு சந்திம வீரக்கொடி)
(The Hon. Chandima Weerakkody)

ගරු කථානායකතුමානි, අභි-සක රාජ්‍ය සේවකයෙක් මේ වාගේ කථාවක් කළා නම්, එයාට විරුද්ධව ගන්න පියවර මොකක්ද? පාර්ලිමේන්තුවේ ඇමතිවරියක් හැටියට කටයුතු කරන නිසාද පියවර ගන්නේ නැත්තේ? [බාධා කිරීම්]

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ඒක තමයි. මම මේ පැය 48 බලලා-

ගරු චන්දිම වීරක්කොඩි මහතා

(மாண்புமிகு சந்திம வீரக்கொடி)
(The Hon. Chandima Weerakkody)

පාර්ලිමේන්තුව උක්තරීකරයි.

ගරු දයාසිරි ජයසේකර මහතා

(மாண்புமிகு தயாசிநி ஜயசேகர)
(The Hon. Dayasiri Jayasekara)

තව හොයන්න දෙයක් නැහැ.

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

මේ සභාවේ වැඩ කටයුතු ඉවර වෙලා ගිහින් පරීක්ෂණය කර මම කරන්නම්.

ගරු දයාසිරි ජයසේකර මහතා

(மாண்புமிகு தயாசிநி ஜயசேகர)
(The Hon. Dayasiri Jayasekara)

තව බලන්න දෙයක් නැහැ, ගරු කථානායකතුමානි. මම කොළේ ගෙනැවිත් දෙන්නද?

ගරු කථානායකතුමා

(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

එපා ඕනෑ නැහැ. මම අනෙක් අයගේ කොළවලට අත්සන් කරන්නේ නැහැ. ගරු ආර්.එම්. පද්ම උදයශාන්ත ගුණසේකර මන්ත්‍රීතුමා ප්‍රශ්නය අහනවාද? ප්‍රශ්නය අහනවාද? [බාධා කිරීම්]

ගරු ආර්. එම්. පද්ම උදයශාන්ත ගුණසේකර මහතා
(மாண்புமிகு ஆர். எம். பத்ம உதயசாந்த குணசேகர)
(The Hon. R.M. Padma Udhayashantha Gunasekera)
ගරු කථානායකතුමනි, මගේ මේ ප්‍රශ්නයට කලින්
ඔබතුමාගෙන් අහපු ප්‍රශ්නයට උත්තරයක් ලබා දෙන්න. මේක
ඉතාම වගකීමක්.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
එහෙම නැහැ.

ගරු ආර්. එම්. පද්ම උදයශාන්ත ගුණසේකර මහතා
(மாண்புமிகு ஆர். எம். பத்ம உதயசாந்த குணசேகர)
(The Hon. R.M. Padma Udhayashantha Gunasekera)
මගේ ප්‍රශ්නයට කලින්-

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ගරු හේෂාන් විතානගේ මන්ත්‍රීතුමා, අතුරු ප්‍රශ්නය අහන්න.
[බාධා කිරීම] පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වා ගෙන යන්න
බැහැ. පාර්ලිමේන්තුවේ කටයුතු නවත්වන්න බැහැ.

ගරු දයාසිරි ජයසේකර මහතා
(மாண்புமிகு தயாசிரி ஜயசேகர)
(The Hon. Dayasiri Jayasekara)
දෙවැනි අතුරු ප්‍රශ්නය, විජයකලා රාජ්‍ය ඇමතිතුමියට මොකද
මුණේ?

ගරු හේෂාන් විතානගේ මහතා
(மாண்புமிகு ஹேசான் விதானகே)
(The Hon. Heshan Withanage)
මගේ පළමුවැනි අතුරු ප්‍රශ්නය මම අහනවා. අපේ ගරු රාජ්‍ය
ඇමතිතුමා ලබා දුන් පිළිතුර මට හරියට ඇහුණේ නැහැ. ගරු
කථානායකතුමනි, -[බාධා කිරීම]

ගරු ප්‍රසන්න රණවීර මහතා
(மாண்புமிகு பிரசன்ன ரணவீர)
(The Hon. Prasanna Ranaweera)
අපට වෙලාව දෙන්න.

ගරු විමල් වීරවංශ මහතා
(மாண்புமிகு விமல் வீரவங்ச)
(The Hon. Wimal Weerawansa)
අපට වෙලාව දෙන්න. [බාධා කිරීමක්] ලජ්ජයි.

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
ඔය දෙන්නා කට පුවෙසම් කර ගන්න. ගරු කෘෂිකර්ම රාජ්‍ය
ඇමතිතුමා උත්තර දෙන්න. [බාධා කිරීම]

ගරු වසන්ත අලුවිහාරේ මහතා
(மாண்புமிகு வசந்த அலுவிறார)
(The Hon. Wasantha Aluvihare)
ගරු කථානායකතුමනි, - [බාධා කිරීම]

- (අ) (i) 467යි.
- (ii) 460යි. [සෝෂා කිරීම]

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා, ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමාට මට
ඉවත් කරන්න සිද්ධ වෙනවා. ගරු ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා
ඉවත් වෙන්න. [සෝෂා කිරීම] දෙවැනි වතාවට කියන්නේ,
ඔබතුමා ඉවත් වෙන්න. [සෝෂා කිරීම] ගරු ප්‍රසන්න රණවීර
මන්ත්‍රීතුමා, ඔබතුමා ඉවත් වෙනවාද, නැද්ද? Go out of the
Chamber. ඉවත් කරන්න. [සෝෂා කිරීම]

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා
(மாண்புமிகு இந்திக அநுருத்த ஹேரத்)
(The Hon. Indika Anuruddha Herath)
දැන් සෙන්කෝලය නැහැ, [සෝෂා කිරීම]

කල්තැබීම
ஒத்திவைப்பு
ADJOURNMENT

ගරු කථානායකතුමා
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.00 දක්වා
කල් තබනවා.

ඊට අනුකූලව, ගරු කථානායකතුමා විසින් 81 වන ස්ථාවර
නියෝගය යටතේ, ප්‍රශ්නය නොවීමසා පාර්ලිමේන්තුව කල් තබන
ලදී.
පාර්ලිමේන්තුව ඊට අනුකූලව 2.27ට, 2018 ජූලි මස 04 වන
බදාදා අ. හා. 1.00 වන තෙක් කල් ගියේය.
அதன்படி, மாண்புமிகு சபாநாயகர் அவர்கள் 81ஆம் இலக்க
நிலைக்கட்டளைப்படி வினா விடுக்காமலேயே பாராளுமன்றத்தை
ஒத்திவைத்தார்.
அதன்படி, பி.ப. 2.27 மணிக்கு பாராளுமன்றம், 2018 யூலை 04,
புதன்கிழமை பி.ப. 1.00 மணிவரை ஒத்திவைக்கப்பட்டது.

Accordingly, THE HON. SPEAKER adjourned Parliament,
without Question put, under Standing Order No. 81.
Parliament adjourned accordingly at 2.27 p.m. until 1.00
p.m. on Wednesday, 04th July, 2018.

සැ.සු.

මෙම වාර්තාවේ අවසාන මුද්‍රණය සඳහා ස්වකීය නිවැරදි කළ යුතු තැන් දක්වනු ලබන මන්ත්‍රීන් මින් පිටපතක් ගෙන නිවැරදි කළ යුතු ආකාරය එහි පැහැදිලිව ලකුණු කොට, පිටපත ලැබී දෙසතියක් නොඉක්මවා හැන්සාඩ් සංස්කාරක වෙත ලැබෙන සේ එවිය යුතුය.

குறிப்பு

உறுப்பினர் இறுதிப் பதிப்பிற் செய்யவிரும்பும் பிழை திருத்தங்களைத் தமது பிரதியில் தெளிவாகக் குறித்து அதனைப் பிழை திருத்தப்படாத பிரதி கிடைத்த இரு வாரங்களுள் ஹன்சாட் பதிப்பாசிரியருக்கு அனுப்புதல் வேண்டும்.

NOTE

Corrections which Members suggest for the Final Print should be clearly marked in their copy and sent to the Editor of HANSARD within two weeks of receipt of the uncorrected copy.

Contents of Proceedings :

**Final set of manuscripts
Received from Parliament** :

Printed copies dispatched :

හැන්සාඩ් වාර්තා
කොළඹ 5, පොල්හේන්ගොඩ, කිරුළපන පාර, අංක 163 දරන ස්ථානයෙහි පිහිටි
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පිහිටි රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන්
මිල දී ගත හැක.

මෙම හැන්සාඩ් වාර්තාව www.parliament.lk වෙබ් අඩවියෙන්
බාගත හැක.

ஹன்சாட் அறிக்கையின் பிரதிகளை
இல. 163, கிருலப்பனை வீதி, பொல்ஹேன்கொட, கொழும்பு 5இல் அமைந்துள்ள
அரசாங்க தகவல் திணைக்களத்தின் அரசாங்க வெளியீடுகள் அலுவலகத்தில்
பணம் செலுத்திப் பெற்றுக்கொள்ளலாம்.

இந்த ஹன்சாட் அறிக்கையை www.parliament.lk எனும் இணையத்தளத்திலிருந்து
பதிவிறக்கம் செய்ய முடியும்.

Hansard Reports can be purchased from the Government Publications Bureau
at the Department of Government Information,
No. 163, Kirulapone Avenue, Polhengoda, Colombo 5.

This Hansard Report can be downloaded from
www.parliament.lk